









licensing procedure.

- V. Assist on implementation, interpretation and enforcement of Regulations and Circulars
- VI. Assist in the implementation of IAIS standards in financial reporting by the insurance companies
- VII. Establish a regular (monthly) discussion forum with all stakeholders in the industry and discuss policy and operational matters.

**4. Project Deliverables**

The consultant should present the Authority with

- I. A procedure manual to be followed in conducting on-site and off –site examinations including licensing procedures of institutions
- II. Recommend supervisory methodology to support the oversight function by MMA and produce on the job training materials to staff in implementing the methodology;
- III. Develop standard templates and procedures for collecting information through regular reports/ returns; and
- IV. Train staff to analyze data and information submitted by insurance companies, agents and brokers.

**5. Required Skills and Experience**

- I. University Degree in Business, Finance, Economics or Law (BA or equivalent)
- II. At least 10 years of professional experience and regulatory experience in insurance industry
- III. Written and spoken English language
- IV. Excellent communication skills, facility in working with teams;
- V. Previous working experience relating to this TOR.

*\* Actuarial qualification will be an added advantage*

**6. Time Line**

- I. Initially, the contract will be for a period of six months (man hours). If MMA is satisfied with the performance of the consultant, it may consider renewing contract for a further period of six months. However, the renewal of contract will be at the discretion of the MMA.
- II. Two months after the commencement of work, the Consultant should submit an outline of I-IV of the TOR for consideration of the senior management of MMA.
- III. All items in I-IV of the TOR should be completed within the six months period.

**MALE' WATER AND SEWERAGE COMPANY PRIVATE LIMITED**

FEN Building, Ameene Magu,  
Male', Republic of Maldives  
Tel: 332 3209, Fax: 332 4306  
www.mwsc.com.mv

MWSC-61/ADV/2011/005

**INVITATION FOR BIDS**

Providing Labour & Equipment Services for Sewer Network at Hulhumale' (Phase 2)

Male' Water and Sewerage Company Pvt. Ltd. invites sealed Bids from qualified contractors for the work involved for works involved in providing labour & equipment services for Sewer network at Hulhumale' – MAP L and MAP M (Phase 2).

Bid documents can be obtained for a non-refundable fee of MRF. 300.00 from MWSC, Nikagas Higung, Male'.

Payment for the Bid document will be collected between 10:00 a.m and 4:00 p.m. on normal working days from 30th January 2011 up to and including 03rd February 2011. The Bid document will be issued between 10:00 a.m and 04:00 p.m. on 07th February 2011.

**Procurement Department**  
29th January 2011

ސަރުކާރުގެ ސަރުކާރުގެ ފަރާތުން ހުށަހަޅާ ބަޔާނު  
ދަށުން، ހުށަހަޅާ ބަޔާނު

SCUL/2011/AD/19 : ސަރުކާރުގެ ބަޔާނު  
ޖަނުއަރީ 31 ގެ ތާރީޚު 2011

ގަވާއިދު

މި ބަޔާނުގައި ބަޔާނު ހުށަހަޅާ ބަޔާނު ހުށަހަޅާ ބަޔާނު ހުށަހަޅާ ބަޔާނު  
ގަވާއިދު 750 ގަވާއިދު 750 ގަވާއިދު 750 ގަވާއިދު 750 ގަވާއިދު 750  
ބަޔާނު ހުށަހަޅާ ބަޔާނު ހުށަހަޅާ ބަޔާނު ހުށަހަޅާ ބަޔާނު ހުށަހަޅާ ބަޔާނު

މި ބަޔާނުގައި ބަޔާނު ހުށަހަޅާ ބަޔާނު ހުށަހަޅާ ބަޔާނު ހުށަހަޅާ ބަޔާނު  
03 ޖަނުއަރީ 2011 ގަވާއިދު 15:00 ގަވާއިދު 15:00 ގަވާއިދު 15:00 ގަވާއިދު 15:00  
މި ބަޔާނުގައި ބަޔާނު ހުށަހަޅާ ބަޔާނު ހުށަހަޅާ ބަޔާނު ހުށަހަޅާ ބަޔާނު ހުށަހަޅާ ބަޔާނު  
2011 ގަވާއިދު 15:00 ގަވާއިދު 15:00 ގަވާއިދު 15:00 ގަވާއިދު 15:00  
މި ބަޔާނުގައި ބަޔާނު ހުށަހަޅާ ބަޔާނު ހުށަހަޅާ ބަޔާނު ހުށަހަޅާ ބަޔާނު ހުށަހަޅާ ބަޔާނު  
މި ބަޔާނުގައި ބަޔާނު ހުށަހަޅާ ބަޔާނު ހުށަހަޅާ ބަޔާނު ހުށަހަޅާ ބަޔާނު ހުށަހަޅާ ބަޔާނު

ސަރުކާރުގެ ސަރުކާރުގެ ފަރާތުން ހުށަހަޅާ ބަޔާނު  
މި ބަޔާނުގައި ބަޔާނު ހުށަހަޅާ ބަޔާނު ހުށަހަޅާ ބަޔާނު ހުށަހަޅާ ބަޔާނު ހުށަހަޅާ ބަޔާނު

ފޯން: 3309789 ، ފެކްސް: 3306844

ރިއާސަތު: info@southcentralutilities.com

## **TOR for Insurance Supervision Consultancy**

### **Technical Assistance: Insurance Supervisory Capacity Building**

Project Title: Insurance Supervision

Executing Agency: Maldives Monetary Authority

Implementing Agency: Maldives Monetary Authority  
– Non Bank Financial Institutions Supervision Section

Duration: Six months

#### **1. Project Background:**

This assignment aims to support the Authority and its technical staff in regulating and supervising the insurance industry within the framework and principles of open economic policies, International Insurance Supervision standards announced by International Association for Insurance Supervisors (IAIS) and in line with the “Insurance Industry Regulation of 2004”.

The overall objective of this project is to provide an appropriate regulatory framework for the insurance industry in Maldives, which is a critical component of the financial services. This project will also provide an opportunity for international insurance experts to contribute to the establishment and development of supervisory mechanisms to monitor the insurance industry in the Maldives. For the time being, it is intended to strengthen the insurance supervisory function of the Maldives Monetary Authority (MMA).

Another aspect of this assignment is to establish a supervisory framework with prudential norms that will enable insurance companies, agents and brokers to comply with their regulatory and supervisory responsibilities. In this regard, MMA is keen to establish off-site and on-site examinations as well as to develop an insurance database that will be useful for policy analysis and to assess the health of the industry.

In this context, capacity building is of utmost priority since the technical staff needs to acquire supervisory skills and analytical capabilities.

#### **2. Objective**

The primary objective of this exercise is to strengthen the regulatory capacity of supervising the Insurance Industry within MMA and that would require:

- preparation of a supervisory methodology to support the oversight function; and

- Training of staff in applying the methodology and enforcing regulations.

For this purpose, it is necessary to prepare standard templates and procedures for collecting and reporting financial information by the supervised entities which would help to build up a comprehensive database in MMA.

#### **3. Terms of Reference of Consultant - TOR**

The consultant is required to:

- I. Prepare a policy framework consisting of a strategic plan and insurance supervisory mechanism

- a. Discuss with MMA and establish a practical approach to continuously assess the financial health and performance of the insurance industry. This includes the establishment of benchmarks on the financial viability of all constituents in the insurance industry, evaluation of liquidity profile, solvency, asset quality, capital adequacy, earnings and management capacity.

**II. On-site examinations:** provide hands-on training for the staff in on-site examination procedures:

- a. Develop a comprehensive manual for conducting standardized on-site examination reports, setting out procedures for examining balance sheets and financial statements of insurance companies, agents and brokers, applicable to the Maldivian context.
- b. Provide guidance notes/manual on the various types of enforcement measures that will assure the correction of weaknesses or violations noted in on-site examinations.

**III. Off-Site Monitoring and Analysis:**

- a. Develop standardized reporting formats for the insurance companies, agents and brokers
- b. Establish on-line (web-based) reporting structure. This would require the development of an off-site monitoring system to ensure that the data provided through reports are regularly reviewed and meaningfully analyzed
- c. Provide hands-on training and assistance in analyzing and interpreting data and information received from insurance companies, agents and brokers and use such information to assess the financial performance of the constituents using ratios and trend analyses.

**IV. Establish procedures and guidelines in licensing insurance companies**

- a. Provide a framework to be followed in reviewing



**MINISTRY OF FINANCE AND TREASURY**

Male', Republic of Maldives,

No: (IUL)13-K/13/2011/22

TEB No: TEB/2011/27

Date: 24th January 2011

**REQUEST FOR EXPRESSION OF INTEREST**

**Island Waste Awareness, Mobilisation and Island Waste Management Planning**

The Government of Republic of Maldives has received a credit from the International Development Association (IDA) towards the cost of Maldives Environmental Management Project, and intends to apply part of the proceeds of this credit to payments under the contract for a consultancy to undertake Island Waste Awareness, Mobilisation and Island Waste Management Planning, to be implemented by the Ministry of Housing and Environment.

The overall objective of this assignment is to (i) establish sustainable Island Waste Management Plans in all (46) inhabited islands of North Province through community awareness and mobilization activities consistent with the needs and objectives of the Regional Waste Management System and (ii) mobilise island communities and resorts within the catchment through "scalable" interventions and activities in preparation for the introduction of the Regional Waste Management System.

The Ministry of Finance and Treasury, now invites interested eligible consultancy firms to indicate their interest in providing these services. Interested firms must provide information indicating that they are qualified to perform the services (brochures, description of similar assignments, experience in similar conditions and general qualifications and number of key staff, and so forth). Consultants may associate to enhance their qualifications.

A consultant will be selected in accordance with the procedures set out in the World Bank's *Guidelines: Selection and Employment of Consultants by World Bank Borrowers, May 2004 Revised October 2006 & May 2010*.

Interested consultants may obtain further information on request by writing to the address below.

The expressions of interests are expected to be submitted to the address below by (regular mail, emails or fax), no later than **February 17, 2011, 1500hrs.**

**Mr. Saamee Ageel**

Director General

Tender Evaluation Section

Ministry of Finance and Treasury

Ameenee Magu, Male'

Republic of Maldives

Fax: (960)3332706, (960)3349101

E-mail: tender@finance.gov.mv





**Ministry of Housing and Environment**  
Republic of Maldives

**Maldives Climate Change Trust Fund**

Ref No.: (IUL)138-FS1/1/2011/13

Date: January 27, 2011

**GENERAL PROCUREMENT NOTICE**

The Climate Change Trust Fund (CCTF) is a multi-donor program established on December 29, 2010 with the EU supporting the program to the amount of EUR 6,500,000 over a period of 3 and 1/2 years. A Memorandum of Understanding was signed on April 6, 2010 between the Government, EU and the World Bank. On June 4, 2010, the World Bank signed the second Administration Agreement (AA) for the trust fund (TF) with AusAID as the second donor. AusAID has provided a contribution of AUS 0.5 million. The CCTF will support the development and implementation of the climate change strategy for Maldives to build a climate resilient economy and society through adaptation and mitigation activities. A majority of the trust funds will be for projects/activities directly implemented by the Government of Maldives. The governance arrangements for the CCTF comprise the National Planning Council, Climate Change Advisory Council and the Technical Committee. The overarching implementing agency of CCTF is Ministry of Housing and Environment (MHE)/ Program Management Unit (PMU).

The programme will support the procurement of Goods, Works, Consultancy Services and Non Consultancy Services during the preparation and implementation of the projects.

Procurement contracts will be conducted through the procedures as specified in the World Bank's *Guidelines: Procurement under IBRD Loans and IDA Credits* (current edition), and is open to all eligible bidders as defined in the guidelines. Consulting services will be selected in accordance with the World Bank's *Guidelines: Selection and Employment of Consultants by World Bank Borrowers* (current edition).

Specific procurement notices for contracts to be bid under the World Bank's international competitive bidding (ICB) procedures and for contracts for consultancy services will be announced, as they become available, in *UN Development Business*, *dgMarket*, Ministry of Housing and Environment web site: [www.mhe.gov.mv](http://www.mhe.gov.mv), Ministry of Finance and Treasury's website: [www.finance.gov.mv](http://www.finance.gov.mv), international media and national newspaper publications.

Interested eligible bidders who wish to be included on the mailing list to receive an invitation to pre-qualify/bid under international competitive procedures and/or those requiring additional information should use the contact and address below.

Ahmed Saleem  
Permanent Secretary  
Ministry of Housing and Environment  
Ameenee Magu, Maafannu  
Male', 20392, Republic of Maldives  
Tel: +960 3004300 Fax: +960 3004301  
E-mail: [cctf@mhe.gov.mv](mailto:cctf@mhe.gov.mv)

ජ්‍යෙෂ්ඨ පරීක්ෂක ජනරාල්ගේ කාර්යාලය  
පුනරුත්ථාපන සේවකාර්යාලය  
කොළඹ, ශ්‍රී ලංකාව

ජ්‍යෙෂ්ඨ පරීක්ෂක ජනරාල්ගේ කාර්යාලය  
කොළඹ, ශ්‍රී ලංකාව  
දුරකථන: 3345303 (960)  
ෆැක්ස්: 3313425 (960)  
www.mche.edu.mv

සංඛ්‍යා: 22-PU/22/2011/6

සංඛ්‍යා: 106-D/2011/

ආචාර්ය

සරසවියේ මහාචාර්යවරයාණන්ගේ සංවිධානය  
සරසවියේ මහාචාර්යවරයාණන්ගේ සංවිධානය

රාජ්‍ය සේවයේ මහාචාර්යවරයාණන්

ජ්‍යෙෂ්ඨ පරීක්ෂක ජනරාල්ගේ කාර්යාලය  
පුනරුත්ථාපන සේවකාර්යාලය  
කොළඹ, ශ්‍රී ලංකාව

ජ්‍යෙෂ්ඨ පරීක්ෂක ජනරාල්ගේ කාර්යාලය  
පුනරුත්ථාපන සේවකාර්යාලය  
කොළඹ, ශ්‍රී ලංකාව

- සරසවියේ මහාචාර්යවරයාණන්ගේ සංවිධානයේ සාමාජිකයන් සඳහා පවැත්වෙන සම්මන්ත්‍රණයකට (1 දින) සහභාගී වීමට ඉඩ ඇත.
- සම්මන්ත්‍රණයේ 2 වන දිනට (සාමාජිකයන්ගේ සංවිධානයේ මහාචාර්යවරයාණන්ගේ සංවිධානයේ සාමාජිකයන් සඳහා පවැත්වෙන සම්මන්ත්‍රණයකට) සහභාගී වීමට ඉඩ ඇත.

දින, කාලය සහ ස්ථානය පිළිබඳව තවදුරටත් විමසීමට

දුරකථන: 5547.45/ - සහ දුරකථන මගින් විමසිය හැකිය.

03 දෙසැම්බර් 2011 දින සවස 11:00 ට පවැත්වෙන සම්මන්ත්‍රණයකට (පාදන සහ ප්‍රවේශන) සහභාගී වීමට ඉඩ ඇත.

- සම්මන්ත්‍රණයේ 2 වන දිනට (සාමාජිකයන්ගේ සංවිධානයේ මහාචාර්යවරයාණන්ගේ සංවිධානයේ සාමාජිකයන් සඳහා පවැත්වෙන සම්මන්ත්‍රණයකට) සහභාගී වීමට ඉඩ ඇත.
- සම්මන්ත්‍රණයේ 2 වන දිනට (සාමාජිකයන්ගේ සංවිධානයේ මහාචාර්යවරයාණන්ගේ සංවිධානයේ සාමාජිකයන් සඳහා පවැත්වෙන සම්මන්ත්‍රණයකට) සහභාගී වීමට ඉඩ ඇත.

09 දෙසැම්බර් (සඳුදා) 2011 දින සවස 11:00 ට පවැත්වෙන සම්මන්ත්‍රණයකට (පාදන සහ ප්‍රවේශන) සහභාගී වීමට ඉඩ ඇත.

- සම්මන්ත්‍රණයේ 2 වන දිනට (සාමාජිකයන්ගේ සංවිධානයේ මහාචාර්යවරයාණන්ගේ සංවිධානයේ සාමාජිකයන් සඳහා පවැත්වෙන සම්මන්ත්‍රණයකට) සහභාගී වීමට ඉඩ ඇත.

09 දෙසැම්බර් 2011 දින සවස 11:00 ට පවැත්වෙන සම්මන්ත්‍රණයකට (පාදන සහ ප්‍රවේශන) සහභාගී වීමට ඉඩ ඇත.

ජ්‍යෙෂ්ඨ පරීක්ෂක ජනරාල්ගේ කාර්යාලය  
පුනරුත්ථාපන සේවකාර්යාලය  
කොළඹ, ශ්‍රී ලංකාව

රාජ්‍ය සේවයේ මහාචාර්යවරයාණන්  
සරසවියේ මහාචාර්යවරයාණන්ගේ සංවිධානයේ සාමාජිකයන් සඳහා පවැත්වෙන සම්මන්ත්‍රණයකට (පාදන සහ ප්‍රවේශන) සහභාගී වීමට ඉඩ ඇත.

දින, කාලය සහ ස්ථානය පිළිබඳව තවදුරටත් විමසීමට  
දුරකථන: 3341435  
2011 දින සවස 16:00 ට පවැත්වෙන සම්මන්ත්‍රණයකට (පාදන සහ ප්‍රවේශන) සහභාගී වීමට ඉඩ ඇත.

26 වන දින 1432  
30 වන දින 2011

26 වන දින 1432  
30 වන දින 2011



**Ministry of Finance and Treasury**  
Male', Republic of Maldives

Ref.No: (IUL)13-K/13/2011/28

Project Number: TEB/2011/30

**INVITATION FOR BIDS**

**Subject: Construction of Reconstruction of GDh.Fares Maathodaa Harbour , Maldives**

1. The Ministry of Finance and Treasury, on behalf of Ministry of Housing and Environment (the Employer), invites sealed bids from eligible local and foreign firms for Construction of GDh.Fares Maathodaa Harbour.
2. A complete set of the Tender Documents may be obtained from Tender Evaluation Section of Ministry of Finance and Treasury, **from 31st January 2011 to 09th February 2011** between **0830 hrs and 1530 hrs** on all working days, upon payment of a non-refundable fee of **US\$ 100.00 (One Hundred)**.
3. Bidders may obtain further information from the following address,

Tender Evaluation Section  
Ministry of Finance and Treasury,  
Ameenee Magu,  
Malé, Maldives,  
Tel: (960) 3349295, (960) 3329106  
Fax: (960) 3320706, (960) 3324432  
E-Mail: tender@finance.gov.mv

5. The Bidder shall furnish a **bid security of USD 20,000.00 (Twenty Thousand US Dollars)** which shall be valid for 28 days beyond the validity of the Bid. An advance payment of 15% of contract price will be provided upon submission of an advance payment guarantee.
6. A pre-bid meeting will be held on **10th February 2011 at 1200 hrs** Maldivian time at the Ministry of Finance and Treasury.
7. Bids shall be valid for a period of **90 days** from the date of bid opening and shall be delivered to the Ministry of Finance and Treasury at the address specified above in Clause 4 of this Invitation for Bids, **on or before 1300 hrs Maldivian time on 24th February 2011**, at which time they will be opened in the presence of the Bidders who wish to attend.
8. This Invitation for Bid is also published in the Ministry of Finance and Treasury website [www.finance.gov.mv](http://www.finance.gov.mv).





**Ministry of Finance and Treasury  
Male', Republic of Maldives**

Ref.No: (IUL)13-K/13/2011/3

Project No:TEB/2010/99

**INVITATION FOR PROPOSALS**

Subject: Legal Expert Consultant (Re-tender)

The Government of Maldives has received a Technical Assistance from Asian Development Bank (ADB) for the Credit Information Bureau (CIB) component under the Private Sector Development Project. As part of the activities of this TA, the Ministry of Finance and Treasury invites proposals from qualified and experienced consulting individuals to conduct a scoping study to identify the legal feasibility of establishing a Central Moveable Asset Registry (CMAR inclusive of both fixed and moveable assets) system.

This TA to establish an integrated asset registry requires the Legal Expert to conduct:

a) Legal system Analysis

- (i) Review of the existing legal framework of the Maldives for the establishment of a Central Movable Asset Registry

- (ii) Draft necessary laws, Regulations and Agreements for the establishment of a Central Movable Asset Registry in Maldives.
- (iii) Prepare explanatory notes for the draft laws and regulations for the establishment of a Central Movable Asset Registry in Maldives. Explanatory notes shall include but not limited to definitions of the key legal, economic, financial and technical terms of secure transaction systems
- (iv) Assist in identifying and resolving legal issues identified by the technical expert in the implementation of Central Movable Asset Registry
- (v) Identify the avenues through which the CMAR regulation could be incorporated as part of the CIB regulation as both the projects are closely interlinked.
- (vi) Other tasks requested by the Government to implement the PSDP

A more detailed Terms of Reference (TOR) for the consultancy services will be available on the Ministry's website [www.finance.gov.mv](http://www.finance.gov.mv).

Interested individuals are expected to submit their proposal (along with work plan and fees) to Tender Evaluation Section of Ministry of Finance and Treasury on or before 03<sup>rd</sup> February 2011, 1200 hrs.

މަލްދިވެހިސަރުކާރުގެ ގެޒެޓްގައި ހުށަހަޅާ ފަރާތްތަކުން  
 ސަރުކާރުގެ ފަރާތުން ދަތުރު ފަތުރު ފޮޅުވާ ފަރާތްތަކުގެ  
 ފަރާތުން ދަތުރު ފަތުރު ފޮޅުވާ ފަރާތްތަކުގެ  
 ފަންނަ: 3345101 (960)  
 ފަންނަ: 3344091 (960)

MCHE-FM/2011/41 ސަރުކާރުގެ ފަރާތުން:

ފަތުރު ފަތުރު

މަލްދިވެހިސަރުކާރުގެ ގެޒެޓްގައި ހުށަހަޅާ ފަރާތްތަކުން ސަރުކާރުގެ ފަރާތުން ދަތުރު ފަތުރު ފޮޅުވާ ފަރާތްތަކުގެ  
 ފަންނަ: 3345101 (960) ފަރާތްތަކުގެ ފަރާތުން ދަތުރު ފަތުރު ފޮޅުވާ ފަރާތްތަކުގެ ފަރާތުން ދަތުރު ފަތުރު ފޮޅުވާ ފަރާތްތަކުގެ  
 ފަންނަ: 3344091 (960) ފަރާތްތަކުގެ ފަރާތުން ދަތުރު ފަތުރު ފޮޅުވާ ފަރާތްތަކުގެ ފަރާތުން ދަތުރު ފަތުރު ފޮޅުވާ ފަރާތްތަކުގެ  
 ފަންނަ: 3345101 (960) ފަރާތްތަކުގެ ފަރާތުން ދަތުރު ފަތުރު ފޮޅުވާ ފަރާތްތަކުގެ ފަރާތުން ދަތުރު ފަތުރު ފޮޅުވާ ފަރާތްތަކުގެ  
 ފަންނަ: 3344091 (960) ފަރާތްތަކުގެ ފަރާތުން ދަތުރު ފަތުރު ފޮޅުވާ ފަރާތްތަކުގެ ފަރާތުން ދަތުރު ފަތުރު ފޮޅުވާ ފަރާތްތަކުގެ

26 ވަނަ ފަންނަ 1432

30 ވަނަ ފަންނަ 2011





სერვისი აწეულია  
 დღე, მარტი

სერვისი: NUL/2011/11

დასახელება

სერვისი NUL/2011/08  
 დასახელება:

სერვისი NUL/2011/08  
 დასახელება: Radiator Specification:  
 Model: CE 35366 CCU  
 S/No: 07-0912181  
 Engine Specification:  
 NTA 250 kW  
 Model Name: Cummins NTA 855 G2  
 Engine S/No: 11003  
 CPL No: 1383  
 Engine No: 25294074

SN	Item Description	Qty
1	<b>Location: B.Evdhafushi</b>  Radiator Specification: Model: CE 35366 CCU S/No: 07-0912181  Engine Specification: NTA 250 kW Model Name: Cummins NTA 855 G2 Engine S/No: 11003 CPL No: 1383 Engine No: 25294074	1

სერვისი NUL/2011/08  
 დასახელება: Radiator Specification:  
 Model: CE 35366 CCU  
 S/No: 07-0912181  
 Engine Specification:  
 NTA 250 kW  
 Model Name: Cummins NTA 855 G2  
 Engine S/No: 11003  
 CPL No: 1383  
 Engine No: 25294074

26 სექტემბერი 1432  
 30 იანვარი 2011

სერვისი აწეულია  
 დღე, მარტი

სერვისი: NUL/2011/12

დასახელება

სერვისი NUL/2011/09  
 დასახელება:

სერვისი NUL/2011/09  
 დასახელება: Radiator Specification:  
 Model: CE 35366 CCU  
 S/No: 07-0912181  
 Engine Specification:  
 NTA 250 kW  
 Model Name: Cummins NTA 855 G2  
 Engine S/No: 11003  
 CPL No: 1383  
 Engine No: 25294074

სერვისი NUL/2011/09  
 დასახელება: Radiator Specification:  
 Model: CE 35366 CCU  
 S/No: 07-0912181  
 Engine Specification:  
 NTA 250 kW  
 Model Name: Cummins NTA 855 G2  
 Engine S/No: 11003  
 CPL No: 1383  
 Engine No: 25294074

QTY	UNIT	item	Descriptions
255	mtr	Electric cable	4corex35sqmm

სერვისი NUL/2011/09  
 დასახელება: Radiator Specification:  
 Model: CE 35366 CCU  
 S/No: 07-0912181  
 Engine Specification:  
 NTA 250 kW  
 Model Name: Cummins NTA 855 G2  
 Engine S/No: 11003  
 CPL No: 1383  
 Engine No: 25294074

სერვისი NUL/2011/09  
 დასახელება: Radiator Specification:  
 Model: CE 35366 CCU  
 S/No: 07-0912181  
 Engine Specification:  
 NTA 250 kW  
 Model Name: Cummins NTA 855 G2  
 Engine S/No: 11003  
 CPL No: 1383  
 Engine No: 25294074

26 სექტემბერი 1432  
 30 იანვარი 2011

# ՆԱԽԱՐԱՅՈՒՆ

ՃՀՆ ԲՆԱԿԱՆԱԿԱՆ ՍԵՐՎԻՍԻՆ ԱՅՐԱՆՈՒՄԻ ԾՐԱԳՆԱԿ  
ՃՀՆ, ԵՐԲՈՒՐԱՅԻՆ

ՏՐՆՆՈՒՄ: MHSC-E/2011/03

## ՆԱԽԱՐԱՅՈՒՆ

ԱՐՏԵՐԻՆԻ ՃՀՆԻ ԲՆԱԿԱՆԱԿԱՆ ՍԵՐՎԻՍԻՆ ԱՅՐԱՆՈՒՄԻ ԾՐԱԳՆԱԿԻ ՆԱԽԱՐԱՅՈՒՆ  
1 ՆԱԽԱՐԱՅՈՒՆ, 2 ՆԱԽԱՐԱՅՈՒՆ, 3 ՆԱԽԱՐԱՅՈՒՆ, 4 ՆԱԽԱՐԱՅՈՒՆ, 5 ՆԱԽԱՐԱՅՈՒՆ ԳՐԱԿԱՆԱԿԱՆ ՆԱԽԱՐԱՅՈՒՆ 2 ԱՐՏԵՐԻՆԻ ԳՐԱԿԱՆԱԿԱՆ ՍԵՐՎԻՍԻՆ ԱՅՐԱՆՈՒՄԻ ԾՐԱԳՆԱԿԻ ՆԱԽԱՐԱՅՈՒՆ:

ՓՈՒ, ԵՐԲՈՒՐԱՅԻՆ ԾՐԱԳՆԱԿԱՆ ՍԵՐՎԻՍԻՆ ԱՅՐԱՆՈՒՄԻ ԾՐԱԳՆԱԿԻ ՆԱԽԱՐԱՅՈՒՆ  
ԱՅՐԱՆՈՒՄԻ ԾՐԱԳՆԱԿԱՆ ՍԵՐՎԻՍԻՆ ԱՅՐԱՆՈՒՄԻ ԾՐԱԳՆԱԿԻ ՆԱԽԱՐԱՅՈՒՆ, ԱՅՐԱՆՈՒՄԻ ԾՐԱԳՆԱԿԱՆ ՍԵՐՎԻՍԻՆ ԱՅՐԱՆՈՒՄԻ ԾՐԱԳՆԱԿԻ ՆԱԽԱՐԱՅՈՒՆ:

ԳՐԱԿԱՆԱԿԱՆ ՍԵՐՎԻՍԻՆ ԱՅՐԱՆՈՒՄԻ ԾՐԱԳՆԱԿԻ ՆԱԽԱՐԱՅՈՒՆ

ՓՈՒՆՈՒՄ: 3320243 / ՓՈՒՆՈՒՄ ԱՅՐԱՆՈՒՄԻ ՍԵՐՎԻՍԻՆ: 3320128

ԵՐԲՈՒՐԱՅԻՆ: info@mhsc-com-mv

02 ԵՐԲՈՒՐԱՅԻՆ 2011

ՍԵՐՎԻՍԻՆ ԱՅՐԱՆՈՒՄԻ ԾՐԱԳՆԱԿԱՆ ՍԵՐՎԻՍԻՆ ԱՅՐԱՆՈՒՄԻ ԾՐԱԳՆԱԿ  
ՃՀՆ, ԵՐԲՈՒՐԱՅԻՆ

ՓՈՒՆՈՒՄ: 31 ԵՐԲՈՒՐԱՅԻՆ 2011

ՏՐՆՆՈՒՄ: SCUL/2011/AD/21

## ՆԱԽԱՐԱՅՈՒՆ

ՍԵՐՎԻՍԻՆ ԱՅՐԱՆՈՒՄԻ ԾՐԱԳՆԱԿԱՆ ՍԵՐՎԻՍԻՆ ԱՅՐԱՆՈՒՄԻ ԾՐԱԳՆԱԿ

1500 ԱՐՏԵՐԻՆԻ ԳՐԱԿԱՆԱԿԱՆ ՍԵՐՎԻՍԻՆ ԱՅՐԱՆՈՒՄԻ ԾՐԱԳՆԱԿԻ ՆԱԽԱՐԱՅՈՒՆ 17 ԵՐԲՈՒՐԱՅԻՆ 2011 ԿՐԻՆ ԱՅՐԱՆՈՒՄԻ ԾՐԱԳՆԱԿԱՆ ՍԵՐՎԻՍԻՆ ԱՅՐԱՆՈՒՄԻ ԾՐԱԳՆԱԿԻ ՆԱԽԱՐԱՅՈՒՆ  
ԱՅՐԱՆՈՒՄԻ ԾՐԱԳՆԱԿԱՆ ՍԵՐՎԻՍԻՆ ԱՅՐԱՆՈՒՄԻ ԾՐԱԳՆԱԿԻ ՆԱԽԱՐԱՅՈՒՆ ԵՐԲՈՒՐԱՅԻՆ ԾՐԱԳՆԱԿԱՆ ՍԵՐՎԻՍԻՆ ԱՅՐԱՆՈՒՄԻ ԾՐԱԳՆԱԿԻ ՆԱԽԱՐԱՅՈՒՆ:

ՓՈՒ, 1500-2000 ԱՐՏԵՐԻՆԻ ԳՐԱԿԱՆԱԿԱՆ ՍԵՐՎԻՍԻՆ ԱՅՐԱՆՈՒՄԻ ԾՐԱԳՆԱԿԻ ՆԱԽԱՐԱՅՈՒՆ  
2011 ՓՈՒՆՈՒՄ ԳՐԱԿԱՆԱԿԱՆ ՍԵՐՎԻՍԻՆ ԱՅՐԱՆՈՒՄԻ ԾՐԱԳՆԱԿԻ ՆԱԽԱՐԱՅՈՒՆ 14:00 ԱՐՏԵՐԻՆԻ ԳՐԱԿԱՆԱԿԱՆ ՍԵՐՎԻՍԻՆ ԱՅՐԱՆՈՒՄԻ ԾՐԱԳՆԱԿԻ ՆԱԽԱՐԱՅՈՒՆ 07 ԵՐԲՈՒՐԱՅԻՆ 2011 ՓՈՒՆՈՒՄ ԳՐԱԿԱՆԱԿԱՆ ՍԵՐՎԻՍԻՆ ԱՅՐԱՆՈՒՄԻ ԾՐԱԳՆԱԿԻ ՆԱԽԱՐԱՅՈՒՆ 15:00 ԿՐԻՆ ԱՅՐԱՆՈՒՄԻ ԾՐԱԳՆԱԿԱՆ ՍԵՐՎԻՍԻՆ ԱՅՐԱՆՈՒՄԻ ԾՐԱԳՆԱԿԻ ՆԱԽԱՐԱՅՈՒՆ:

ՍԵՐՎԻՍԻՆ ԱՅՐԱՆՈՒՄԻ ԾՐԱԳՆԱԿԱՆ ՍԵՐՎԻՍԻՆ ԱՅՐԱՆՈՒՄԻ ԾՐԱԳՆԱԿ  
ՍԵՐՎԻՍԻՆ, 5 ՓՈՒՆՈՒՄ ԳՐԱԿԱՆԱԿԱՆ ՍԵՐՎԻՍԻՆ ԱՅՐԱՆՈՒՄԻ ԾՐԱԳՆԱԿ

ՓՈՒՆՈՒՄ: 3309789, ՓՈՒՆՈՒՄ: 3306844

ԵՐԲՈՒՐԱՅԻՆ: info@southcentralutilities-com



دسرټوټچې اړخه پوښتنې، اړوند اوسه ناوکه  
د، ترڅو ترڅرغول شي

**د اړوندو**

سرسره نوم: 88-AS/IU/2011/08  
نېټه: 27 مخ پر 2011

په قوټه کې د سرټوټچې

د سرټوټچې اړوند نوم	د سرټوټچې نوم	د سرټوټچې نوم	د سرټوټچې نوم
د سرټوټچې اړوند نوم 2000/-	د سرټوټچې نوم	د سرټوټچې نوم 8835/-	د سرټوټچې نوم
د سرټوټچې اړوند نوم 1	د سرټوټچې نوم	د سرټوټچې نوم	د سرټوټچې نوم

<p>د سرټوټچې اړوند نوم 1</p> <p>د سرټوټچې اړوند نوم 2</p> <p>د سرټوټچې اړوند نوم 3</p> <p>د سرټوټچې اړوند نوم 4</p>	<p>د سرټوټچې اړوند نوم</p> <p>د سرټوټچې اړوند نوم</p> <p>د سرټوټچې اړوند نوم</p> <p>د سرټوټچې اړوند نوم</p>	<p>د سرټوټچې اړوند نوم</p> <p>د سرټوټچې اړوند نوم</p> <p>د سرټوټچې اړوند نوم</p> <p>د سرټوټچې اړوند نوم</p>	<p>د سرټوټچې اړوند نوم</p> <p>د سرټوټچې اړوند نوم</p> <p>د سرټوټچې اړوند نوم</p> <p>د سرټوټچې اړوند نوم</p>
<p>د سرټوټچې اړوند نوم</p>	<p>د سرټوټچې اړوند نوم</p>	<p>د سرټوټچې اړوند نوم</p>	<p>د سرټوټچې اړوند نوم</p>

<p>רשמי דבר ארץ ארמון...          חוקר...          רשמי...          נחמד...          ארמון...          ארמון...</p>	
<ul style="list-style-type: none"> <li>• ארמון...              • ארמון...              • ארמון...              • ארמון...</li> </ul>	<p>דבר...          ארמון...</p>
<p>1. ארמון...          2. ארמון...          3. ארמון...</p>	<p>דבר...          ארמון...</p>
<p>1. ארמון...          2. ארמון...          3. ארמון...          4. ארמון...</p>	<p>דבר...          ארמון...</p>
<p>דבר...          ארמון...          2011...          5...</p>	<p>דבר...          ארמון...</p>
<p>דבר... 3323224...          3322512...          דבר...          05...          ארמון...</p>	<p>דבר...          ארמון...</p>









ފަންނީ ސަރުކާރުގެ ނަންބަރު

ޕްރޮފެސަރުގެ ގެޒެޓް: ފަންނީ ސަރުކާރުގެ ނަންބަރު  
 ޕްރޮފެސަރުގެ ގެޒެޓް: ފަންނީ ސަރުކާރުގެ ނަންބަރު  
 ޕްރޮފެސަރުގެ ގެޒެޓް: ފަންނީ ސަރުކާރުގެ ނަންބަރު  
 ޕްރޮފެސަރުގެ ގެޒެޓް: ފަންނީ ސަރުކާރުގެ ނަންބަރު  
 ޕްރޮފެސަރުގެ ގެޒެޓް: ފަންނީ ސަރުކާރުގެ ނަންބަރު  
 ޕްރޮފެސަރުގެ ގެޒެޓް: ފަންނީ ސަރުކާރުގެ ނަންބަރު


ސަރުކާރުގެ ނަންބަރު: ފަންނީ ސަރުކާރުގެ ނަންބަރު  
 ސަރުކާރުގެ ނަންބަރު: ފަންނީ ސަރުކާރުގެ ނަންބަރު  
 ސަރުކާރުގެ ނަންބަރު: ފަންނީ ސަރުކާރުގެ ނަންބަރު

ސަރުކާރުގެ ނަންބަރު: ފަންނީ ސަރުކާރުގެ ނަންބަރު  
 ސަރުކާރުގެ ނަންބަރު: ފަންނީ ސަރުކާރުގެ ނަންބަރު  
 ސަރުކާރުގެ ނަންބަރު: ފަންނީ ސަރުކާރުގެ ނަންބަރު

ސަރުކާރުގެ ނަންބަރު: ފަންނީ ސަރުކާރުގެ ނަންބަރު  
 ސަރުކާރުގެ ނަންބަރު: ފަންނީ ސަރުކާރުގެ ނަންބަރު  
 ސަރުކާރުގެ ނަންބަރު: ފަންނީ ސަރުކާރުގެ ނަންބަރު

1. ސަރުކާރުގެ ނަންބަރު: ފަންނީ ސަރުކާރުގެ ނަންބަރު
2. ސަރުކާރުގެ ނަންބަރު: ފަންނީ ސަރުކާރުގެ ނަންބަރު
3. ސަރުކާރުގެ ނަންބަރު: ފަންނީ ސަރުކާރުގެ ނަންބަރު

ސަރުކާރުގެ ނަންބަރު: ފަންނީ ސަރުކާރުގެ ނަންބަރު  
 ސަރުކާރުގެ ނަންބަރު: ފަންނީ ސަރުކާރުގެ ނަންބަރު



ފަންނީ ބޭނުން

މަޢުލޫމާތު: ފަންނީ ބޭނުން

މަޢުލޫމާތު ލިބިދޭން: ފަންނީ ބޭނުން



ފަސަޅު ފޮތް

އިތުރު ފޮތްތަކުގެ ނަންބަރު:

2 ފަސަޅު ފޮތްތަކުގެ ނަންބަރު:

ފަސަޅު ފޮތްތަކުގެ ނަންބަރު 7,875/- ފަސަޅު ފޮތްތަކުގެ ނަންބަރު

3,500/- ފަސަޅު ފޮތްތަކުގެ ނަންބަރު

02 ފަސަޅު ފޮތްތަކުގެ ނަންބަރު


ފަސަޅު ފޮތްތަކުގެ ނަންބަރު

ފަސަޅު ފޮތްތަކުގެ ނަންބަރު 4 ފަސަޅު ފޮތްތަކުގެ ނަންބަރު ފަސަޅު ފޮތްތަކުގެ ނަންބަރު

ފަސަޅު ފޮތްތަކުގެ ނަންބަރު ފަސަޅު ފޮތްތަކުގެ ނަންބަރު ފަސަޅު ފޮތްތަކުގެ ނަންބަރު ފަސަޅު ފޮތްތަކުގެ ނަންބަރު ފަސަޅު ފޮތްތަކުގެ ނަންބަރު ފަސަޅު ފޮތްތަކުގެ ނަންބަރު ފަސަޅު ފޮތްތަކުގެ ނަންބަރު ފަސަޅު ފޮތްތަކުގެ ނަންބަރު ފަސަޅު ފޮތްތަކުގެ ނަންބަރު ފަސަޅު ފޮތްތަކުގެ ނަންބަރު

03 ފަސަޅު ފޮތްތަކުގެ ނަންބަރު 2011 ފަސަޅު ފޮތްތަކުގެ ނަންބަރު 16:00 ފަސަޅު ފޮތްތަކުގެ ނަންބަރު ފަސަޅު ފޮތްތަކުގެ ނަންބަރު

1. ފަސަޅު ފޮތްތަކުގެ ނަންބަރު ފަސަޅު ފޮތްތަކުގެ ނަންބަރު
2. ފަސަޅު ފޮތްތަކުގެ ނަންބަރު ފަސަޅު ފޮތްތަކުގެ ނަންބަރު
3. ފަސަޅު ފޮތްތަކުގެ ނަންބަރު ފަސަޅު ފޮތްތަކުގެ ނަންބަރު



ފުލުހުގެ ސަރުކާރުގެ ޖުލައި

ޖުލައި 2011: ސަރުކާރުގެ ޖުލައި 2  
 ޖުލައި 2011: ސަރުކާރުގެ ޖުލައި 2

ސަރުކާރުގެ ޖުލައި 2011: ސަރުކާރުގެ ޖުލައި 2  
 ޖުލައި 2011: ސަރުކާރުގެ ޖުލައި 2  
 ޖުލައި 2011: ސަރުކާރުގެ ޖުލައި 2

ސަރުކާރުގެ ޖުލައި 2011: ސަރުކާރުގެ ޖުލައި 2  
 ޖުލައި 2011: ސަރުކާރުގެ ޖުލައި 2  
 ޖުލައި 2011: ސަރުކާރުގެ ޖުލައި 2

ސަރުކާރުގެ ޖުލައި 2011: ސަރުކާރުގެ ޖުލައި 2  
 ޖުލައި 2011: ސަރުކާރުގެ ޖުލައި 2  
 ޖުލައި 2011: ސަރުކާރުގެ ޖުލައި 2

1. ސަރުކާރުގެ ޖުލައި 2011: ސަރުކާރުގެ ޖުލައި 2
2. ސަރުކާރުގެ ޖުލައި 2011: ސަރުކާރުގެ ޖުލައި 2
3. ސަރުކާރުގެ ޖުލައި 2011: ސަރުކާރުގެ ޖުލައި 2

## **Terms of Reference**

**Program:** SAARC Youth Camp

**Post:** Camp Coordinator

### **Background:**

Since SAARC began its journey more than two decades back, off and on, short-term activities have been organized in understanding youth related issues. Policy interventions need to be made and programs that meet the need of the youth need to be revived and revitalized. In view of this, the first ever step was laid at the 14th SAARC Summit (New Delhi, April 2007) by the adoption of a first-ever SAARC Cultural Agenda, where the Leaders decide to institutionalize holding SAARC Youth Camp in the Region.

This laid the foundation for the first ever SAARC Youth Camp to be held in Bangladesh 2007, followed by the Youth Camp in Sri Lanka (2008). In continuing with the series of cross-cultural ties, Maldives takes the initiative to host the 3rd (third) SAARC Youth Camp in 2009. The 3rd SAARC Youth Camp provides a life-changing week of adventure, self discovery, friendship, cultural exchange, leadership building and above all, youth to gather and voice out ideas on a same platform. A week to share best practices in different countries with regard to involvement of young people in development can be exchanged.

### **Responsibilities:**

- Organize focus group discussions to plan the program with government and diplomatic officials.
- Establish a task force and supporting co-groups to carry out the program.
- Ensure all the tasks delegated are carried according to the plan of the program.
- Provide efficient effort to achieve program objectives.

### **Specific Duties:**

- Prepare a planning detailed schedule for the program.
- Plan according to the scope of the program provided.
- Prepare the standard executive plan of the program after the discussions with the government and diplomatic officials and co-groups before the beginning the program.
- Monitor the program.
- Assign volunteers and delegate specific tasks to them.
- Execute a perfect plan and achieve all the milestones and specific date/time on the program agenda.
- After the completion of the Youth Camp, coordinator should provide a report to the Ministry within seven days.

### **Qualifications:**

- Diploma in project management or equal other diploma or higher academic certificate.
- 3 Years experience in relevant field.
- Experience in organizing and camp conducting will be an added advantage.

### **Appointment:**

1 month contract

### **Applications:**

Applications in English should be:

e-mailed to: [youth@mhrys.gov.mv](mailto:youth@mhrys.gov.mv) **OR**

Sent to : Youth Department

Ministry of Human Resources, Youth and Sports

Velaanaa Bulding 3rd Floor

Ameer Ahmed Magu

Male', Republic of Maldives.

Tel: 3347340, 3347300

Fax: 3327162

along with Curriculum Vitae and copies of academic certificates.





د ۱۳۱۱-۲۰۱۱/۱-۱۴۱ (IUL) د اړوندو سرليکونو:

د ټولې جگړې د پوځي

د ټولې جگړې د پوځي	د ټولې جگړې د پوځي	د ټولې جگړې د پوځي
	د ټولې جگړې د پوځي	د ټولې جگړې د پوځي
	د ټولې جگړې د پوځي	د ټولې جگړې د پوځي
	د ټولې جگړې د پوځي	د ټولې جگړې د پوځي
	د ټولې جگړې د پوځي	د ټولې جگړې د پوځي
	د ټولې جگړې د پوځي	د ټولې جگړې د پوځي
	د ټولې جگړې د پوځي	د ټولې جگړې د پوځي
	د ټولې جگړې د پوځي	د ټولې جگړې د پوځي
	د ټولې جگړې د پوځي	د ټولې جگړې د پوځي
	د ټولې جگړې د پوځي	د ټولې جگړې د پوځي
	د ټولې جگړې د پوځي	د ټولې جگړې د پوځي
	د ټولې جگړې د پوځي	د ټولې جگړې د پوځي
	د ټولې جگړې د پوځي	د ټولې جگړې د پوځي
	د ټولې جگړې د پوځي	د ټولې جگړې د پوځي
	د ټولې جگړې د پوځي	د ټولې جگړې د پوځي
	د ټولې جگړې د پوځي	د ټولې جگړې د پوځي
	د ټولې جگړې د پوځي	د ټولې جگړې د پوځي
	د ټولې جگړې د پوځي	د ټولې جگړې د پوځي
	د ټولې جگړې د پوځي	د ټولې جگړې د پوځي



سازمان اسناد و کتابخانه ملی

دفتر، جلفا، جلفا

شماره سند: KS-R /2011/01

فهرست کلی تجهیزات

در صورتی که برای خرید اسناد و تجهیزات در دفتر اسناد و کتابخانه ملی تهران قرار گیرد.

تایید شد.

تاریخ:

تایید شد در تاریخ 2

تایید شد در تاریخ:

2

تایید شد:

7035/-

تایید شد:

2500/-

تایید شد:

1000/-

تایید شد: 3 (تایید شد برای اسناد و تجهیزات)

تایید شد و تایید شد: راجع به اسناد و تجهیزات

تایید شد و تایید شد.

تاریخ: 1390/04/26

تایید شد (تایید شد در تاریخ 4)

تایید شد و تایید شد (تایید شد در تاریخ 4)

تایید شد و تایید شد (تایید شد در تاریخ 4)

تایید شد و تایید شد (تایید شد در تاریخ 4)

تایید شد و تایید شد (تایید شد در تاریخ 4)

تایید شد و تایید شد (تایید شد در تاریخ 4)

تایید شد و تایید شد (تایید شد در تاریخ 4)

تایید شد و تایید شد (تایید شد در تاریخ 4)

تایید شد و تایید شد (تایید شد در تاریخ 4)

تایید شد و تایید شد (تایید شد در تاریخ 4)

تایید شد و تایید شد (تایید شد در تاریخ 4)

تایید شد و تایید شد (تایید شد در تاریخ 4)

تایید شد و تایید شد (تایید شد در تاریخ 4)

26 به تاریخ 1432

30 به تاریخ 2011

تایید شد و تایید شد (تایید شد در تاریخ 4)

تایید شد و تایید شد (تایید شد در تاریخ 4)

شماره سند: (IUL)168-CA/2011/4

فهرست کلی تجهیزات

تاریخ	تایید شد				
تایید شد و تایید شد (تایید شد در تاریخ 4)					
01	01	8:00	16:00	10,200/-	تایید شد و تایید شد (تایید شد در تاریخ 4)
تایید شد	تایید شد	تایید شد	تایید شد	تایید شد	تایید شد و تایید شد (تایید شد در تاریخ 4)

مذکورہ ذیل کے موضوعات پر بحث و مباحثہ				
<p>مذکورہ ذیل کے موضوعات پر بحث و مباحثہ</p>	01	<p>پندرہویں سیشن، 8:00 صبح          سہ ماہی کے مسائل اور مہنگائی          کے بارے میں          16:00 بجے          کے بعد          2 بجے          کے بعد</p>	<p>10,200/-          بجے</p>	<ul style="list-style-type: none"> <li>پندرہویں سیشن، 8:00 صبح</li> <li>سہ ماہی کے مسائل اور مہنگائی کے بارے میں</li> <li>16:00 بجے کے بعد</li> <li>2 بجے کے بعد</li> </ul>
مذکورہ ذیل کے موضوعات پر بحث و مباحثہ				
<p>مذکورہ ذیل کے موضوعات پر بحث و مباحثہ</p>	01	<p>پندرہویں سیشن، 8:00 صبح          سہ ماہی کے مسائل اور مہنگائی          کے بارے میں          16:00 بجے          کے بعد</p>	<p>9,550/-          بجے</p>	<ul style="list-style-type: none"> <li>پندرہویں سیشن، 8:00 صبح</li> <li>سہ ماہی کے مسائل اور مہنگائی کے بارے میں</li> <li>16:00 بجے کے بعد</li> <li>بجے کے بعد</li> </ul>
مذکورہ ذیل کے موضوعات پر بحث و مباحثہ				
<p>مذکورہ ذیل کے موضوعات پر بحث و مباحثہ</p>	02	<p>پندرہویں سیشن، 8:00 صبح          سہ ماہی کے مسائل اور مہنگائی          کے بارے میں          16:00 بجے          کے بعد</p>	<p>9,550/-          بجے</p>	<ul style="list-style-type: none"> <li>پندرہویں سیشن، 8:00 صبح</li> <li>سہ ماہی کے مسائل اور مہنگائی کے بارے میں</li> <li>16:00 بجے کے بعد</li> <li>بجے کے بعد</li> </ul>



**Maldives Transport and Contracting Company**

Ref No.: MTCC-HR/IU/2011/14

*MTCC is actively seeking dynamic, proactive, result oriented, self starter to be part of TEAM MTCC.*

**The Maldives Transport and Contracting Company Plc is a successful business organization that offers exciting career opportunities to you within Maldives in a supportive and rewarding environment. Our employees are responsible for our success and we value our employees, aiming to create a working environment where you are Valued, Respected and Empowerment is a daily experience.**

**GRAPHICS DESIGNER**

**Department:** Business Development Department  
**No. of Position:** 01

**Successful Candidate:**

- Diploma in Graphic Design or any equivalent combination of education, training, and experience which provides the requisite knowledge, skills, and abilities for this position.
- A minimum of one year of experience in a similar area of work
- Knowledge of principles and methods for showing, promoting, and selling products or services. This includes marketing strategy and tactics, product demonstration, sales techniques, and sales control systems.
- Knowledge of media production, communication, and dissemination techniques and methods.
- Knowledge of design techniques, tools, and principles involved in promoting, and selling products or services.
- Good written and verbal communication skills in Dhivehi and English.
- Self-starter, energetic, assertive
- Well organized and attention to detail
- Ability to multi-task and set priorities
- Ability to work with a minimum of supervision and with a commitment to team work
- Familiar with Microsoft office package. (Word, Excel, Power point, Corel Draw)

**The successful candidate will be able to clearly demonstrate:**

- Create designs, concepts, and sample layouts based on knowledge of layout principles and esthetic design concepts. (ideas for brochures, leaflets, billboards, television commercials, advertisements, sign boards, banners, and promotional materials)
- Design & develop concepts, ideas for trade shows, exhibition booths & presentations.

- Conceptualize, design & develop promotional materials such as flyers, advertisements, brochures, logos, company signage, t-shirts, exhibits and displays.
- Determine size and arrangement of illustrative material and copy, and select style and size of type.
- Confer with clients to discuss and determine layout design.
- Develop graphics and layouts for product illustrations, company logos.
- Review final layouts and suggest improvements as needed.
- Prepare illustrations or rough sketches of material, discussing them with clients or supervisors and making necessary changes.
- Use computer software to generate new images.
- Key information into computer equipment to create layouts for client or supervisor.
- Maintain archive of images, photos, or previous work products.
- Prepare notes and instructions for workers who assemble and prepare final layouts for printing.
- Keep up-to-date technically and apply new knowledge to your job.

**Basic Salary:** Mrf.5,220.00 to 6,260.00

**Other Benefits:**

Medical Insurance Scheme  
Educational Allowance (Accredited Certificate)

**Department:** Business Development Department

**Work Location:** MTCC Tower, Male'

**Working hours:** 08:00 to 16:00 hrs

If selected for the position you will be expected to mobilize rapidly following negotiation of a contract.

A copy of the terms of reference and application process may be obtained by writing to:

**HUMAN RESOURCE DEPARTMENT**  
**Maldives Transport & Contracting Company plc**  
**MTCC Tower Building,**  
**Boduthakurufaanu Magu, Male' 20057,**  
**Republic of Maldives**  
**Phone: (00960) 3001145**

**Email: [careers@mtcc.com.mv](mailto:careers@mtcc.com.mv) ,**  
**Web: <http://www.mtcc.com.mv>**

Applications should be submitted to MTCC Reception by completing the **JOB APPLICATION** form, along with all relevant documents by citing the above reference.

**Job Application Form will be available at MTCC Reception; the form also can be downloaded from MTCC website.**

**CLOSING DATE: 03rd Feb 2011**



ճշգրտում	Վարչական շրջան	Վարչական մարզ	Վարչական կենտրոն	Վարչական մարզ
<b>Վարչական շրջանի վարչական կենտրոնի ճշգրտում</b>				
Վարչական մարզի ճշգրտումը և Վարչական կենտրոնի ճշգրտումը	Վարչական մարզի ճշգրտումը: 10,000-00	Վարչական մարզի ճշգրտումը: 6,000-00	Վարչական մարզի ճշգրտումը: 6,000-00	Վարչական մարզի ճշգրտումը: 6,000-00

ճշգրտում	Վարչական շրջան	Վարչական մարզ	Վարչական կենտրոն	Վարչական մարզ
<b>Վարչական շրջանի վարչական կենտրոնի ճշգրտում</b>				
Վարչական մարզի ճշգրտումը և Վարչական կենտրոնի ճշգրտումը	Վարչական մարզի ճշգրտումը: 7,000-00	Վարչական մարզի ճշգրտումը: 4,000-00	Վարչական մարզի ճշգրտումը: 4,000-00	Վարչական մարզի ճշգրտումը: 4,000-00

- Գործարարական գործունեության ճշգրտում: 3310451, 3317410, 3320511 և 3317182
- 2011 թվականի 10-16:00 ժամանակահատվածում ճշգրտումը և ճշգրտումը
- Գործարարական գործունեության ճշգրտումը և ճշգրտումը: 2010 թվականի 10-16:00 ժամանակահատվածում ճշգրտումը և ճշգրտումը
- Գործարարական գործունեության ճշգրտումը և ճշգրտումը: 2011 թվականի 10-16:00 ժամանակահատվածում ճշգրտումը և ճշգրտումը

23 հունիս 1432  
27 հունիս 2011



დანიშნული აქტის საფუძველზე 08 თებერვალი 2011 წლის რეგისტრაციის განყოფილებაში აღნიშნული ინფორმაცია რეგისტრაციის განყოფილებაშია შეტანილი. აღნიშნული ინფორმაცია რეგისტრაციის განყოფილებაშია შეტანილი.

- ვიზუალური აღნიშვნის შემადგენელი ნაწილი არის აღნიშვნის სახელი და სახელი
- ვიზუალური აღნიშვნის შემადგენელი ნაწილი არის აღნიშვნის სახელი (არააღნიშნული) (არააღნიშნული) (არააღნიშნული)
- ვიზუალური აღნიშვნის შემადგენელი ნაწილი არის (საფუძველი)

1432 19  
2011 23

საქართველოს ნაგებობების რეგისტრაციის განყოფილებაშია აღნიშნული ინფორმაცია რეგისტრაციის განყოფილებაშია შეტანილი.

საქართველოს: (IUL)141-YA/1/2011/8

რეგისტრაცია

ვიზუალური აღნიშვნის შემადგენელი ნაწილი

საქართველოს ნაგებობების რეგისტრაციის განყოფილებაშია აღნიშნული ინფორმაცია რეგისტრაციის განყოფილებაშია შეტანილი. აღნიშნული ინფორმაცია რეგისტრაციის განყოფილებაშია შეტანილი.

რეგისტრაციის განყოფილებაშია აღნიშნული ინფორმაცია რეგისტრაციის განყოფილებაშია შეტანილი:

- ნაგებობების რეგისტრაციის განყოფილებაშია აღნიშნული ინფორმაცია რეგისტრაციის განყოფილებაშია შეტანილი.
- რეგისტრაციის განყოფილებაშია აღნიშნული ინფორმაცია რეგისტრაციის განყოფილებაშია შეტანილი.
- ვიზუალური აღნიშვნის შემადგენელი ნაწილი არის აღნიშვნის სახელი და სახელი.
- ვიზუალური აღნიშვნის შემადგენელი ნაწილი არის აღნიშვნის სახელი (არააღნიშნული) (არააღნიშნული) (არააღნიშნული).
- ვიზუალური აღნიშვნის შემადგენელი ნაწილი არის (საფუძველი).

რეგისტრაციის განყოფილებაშია აღნიშნული ინფორმაცია რეგისტრაციის განყოფილებაშია შეტანილი. 33212879 , 3320937 არის რეგისტრაციის განყოფილებაშია შეტანილი. 1456





## Ministry of Housing and Environment

No: IUL 138/138/2011/3

Date: 11 January 2011

### **Invitation for Interested Persons: Knowledge Management and Administrative Officer**

The Ministry of Housing and Environment is seeking an individual for the position of Knowledge Management and Administrative Officer for the project *Integrating Climate Change Risks into Resilient Island Planning in the Maldives*. Interested candidates please submit Curriculum Vitae with full contact details and qualifications to the Ministry before **1500 hrs Thursday 3 February 2011** to the following address:

Integrating Climate Change Risks into Resilient Island Planning in the Maldives

Ministry of Housing and Environment,

Ameenee Magu, Maafannu, Male' Republic of Maldives

Tel: +(960) 300 4 127 or +(960) 300 4 300

Fax: +(960) 300 4 301

Email: [secretariat@mhe.gov.mv](mailto:secretariat@mhe.gov.mv) copied to: [najfa.razee@mhe.gov.mv](mailto:najfa.razee@mhe.gov.mv)

### **TERMS OF REFERENCE:**

#### **INTRODUCTION AND BACKGROUND**

Ministry of Housing and Environment (MHE) in collaboration with UNDP is implementing the first climate adaptation project titled "Integrating Climate Change Risks into Resilient Island Planning in the Maldives" under the National Adaptation Programme of Action. The project is funded by Least Development Country Fund and UNDP and Co-financed by Government of Maldives.

The overall goal of the project is to increase the resilience of the Maldives in the face of the climate change and improve the country capacity to respond effectively to climate related hazards. The objective of the project is to ensure that climate change risks are integrated into resilient island planning and that national, provincial, atoll and island authorities and communities are able to prioritize and implement climate change adaptation measures.

### **I. OBJECTIVE**

The Knowledge Management and Administrative Officer is responsible for coordinating and assisting the implementation of all the activities relating to training and capacity development in the Project. In addition, she/he will provide administrative support to implement the project on schedule with the objective of achieving the project outcomes.

### **II. RESPONSIBILITIES OF THE KNOWLEDGE MANAGEMENT AND ADMINISTRATIVE OFFICER INCLUDE, BUT ARE NOT LIMITED TO, THE FOLLOWING:**

- Support the development and ensure the implementation of all training and capacity building activities identified in the project according to the agreed workplan and within budget under the guidance of the Project Manager.
- Provide support to activities implemented to increase the awareness and build the capacity of government, NGO and private sector stakeholders on climate change risks and adaptation measures
- Assist in the collaborative activities planned in the project between government, private sector and civil society on climate change adaptation opportunities that can be jointly or individually pursued
- Coordinate and support the implementation of the activities of the Training Team by convening meeting as and when required by the project
- Assist, on a timely basis in obtaining material required for the E-newsletter and web page to increase visibility of the project including support and coordination of the design and media plan of the project
- Liaise with relevant media/press on promoting the project activities and in communicating relevant information to the specific and general audiences.
- Provide effective administrative support to the project management unit by maintaining and managing the records of all communication and project activities, organizing meetings, taking minutes, translation of simple correspondences, managing leave records, support in the use of ATLAS monitoring and reporting, and logistical support to project management and event organization.



Advertisement Ref No.: MTCC-HR/IU2011/15

## CHIEF FINANCIAL OFFICER (CFO)

### Successful Candidate:

- Masters or post-graduate studies in management finance, accounting, financial audit or other related field
- Minimum of fifteen years of successful management experience in rapid-growth financial management.
- Broad range of general business and industry sector experience to reflect the demands of MTCC.
- Exemplary written and verbal communication skills in Dhivehi and English.
- Excellent interpersonal, communications, public speaking, and presentation skills.
- Solid working knowledge of corporate financial management, accounting, budgeting, sales, business development, and strategic planning.
- Ability to generate respect and trust from staff and external constituencies.
- At least six (6) years of experience in a corporate business environment, with two (2) in an executive level position, such as general manager or vice president.
- Professional membership at a body such as CIMA or ACCA.

### The successful candidate will be able to clearly demonstrate:

- Ensure all financial statements of the company (and its subsidiaries) are properly prepared, on a consolidated basis, in accordance with IFRS;
- Direct company operations to meet budget and other financial goals.
- Oversee short-term and long-term planning and budget development to support strategic business goals.
- Assist in executing IPOs and participate in bank meetings, analyst meetings, and more.
- Assist the CEO and the COO to prepare for Board meetings and implement Board decisions.
- Responsible for the integrity of accounting systems, subsystems, internal control, cash management, signatories and discretionary authorities and managing the relationship with external auditors.

**Salary:** Negotiable

**Other Benefits:** Medical Insurance & Retirement

**Closing date: February 5<sup>th</sup>, 2011**

*MTCC is actively seeking dynamic, proactive, result oriented, systematic thinker to be a part of our TEAM.*

The Maldives Transport and Contracting Company Plc is a successful business organization that offers exciting career opportunities within the Maldives in a supportive and rewarding environment. Our employees are responsible for our success and we value our employees, aiming to create a working environment where you are Valued, Respected and Empowerment is a daily experience.

**No. of position:** 01

**Work Location:** MTCC Tower, Male'

**Official Working hours:** 08:00 to 16:00 hrs

**Contract duration:** Two year contract on fulltime basis, extendable upon satisfactory performance

If selected for the position you will be expected to mobilize rapidly following negotiation of a contract.

A copy of the terms of reference and application process may be obtained by writing to:

**HUMAN RESOURCE DEPARTMENT**  
**Maldives Transport & Contracting Company plc**  
**MTCC Tower Building,**  
**Boduthakurufaanu Magu, Male' 20057,**  
**Republic of Maldives**  
**Phone: (00960) 3001145**  
**Email: [careers@mtcc.com.mv](mailto:careers@mtcc.com.mv),**  
**Web: <http://www.mtcc.com.mv>**

Applications should be submitted to **MTCC Reception** by completing the **JOB APPLICATION** form, along with all relevant documents by citing the above reference or e-mailed to [careers@mtcc.com.mv](mailto:careers@mtcc.com.mv)

JOB APPLICATION form will be available at MTCC reception and also can be downloaded from MTCC corporate website.

ފުލުވާލުކުރެއްވުމުގެ ޖަލްސާތަކުގައި ވާދާ ކުރުމަށް ޖަހާ ބުލުމުގެ ވަނަ ބައި،  
މާލެ، ރާއްޖޭގެ ޖުމްހޫރިއްޔާއި ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް

ސަފުޞަލުގެ ނަންބަރު: VAM/2011/023-I

**އުދުސެވުމެއް**

**3 ވަނަ ބައިގެ ވަނަ ބައިގެ ފުލުވާލުކުރެއްވުމުގެ ބަނޑުގެ ޖަހާ ބުލުމުގެ ވަނަ ބައި**

2011 ޓެޕްރީލް 05 ވަނަ ދުވަހުގެ ޖަހާ ބުލުމުގެ ވަނަ ބައި	މުޢައްޔަދު ކުރެވިފައިވާ:
2011 ފެބްރުއަރީ 10 ވަނަ ދުވަހުގެ ޖަހާ ބުލުމުގެ ވަނަ ބައި 15:00 ގެ ޖަހާ ބުލުމުގެ ވަނަ ބައި	މުޢައްޔަދު ކުރެވިފައިވާ ހުށަހަޅުމުގެ ހުށަހަޅުމުގެ ވަނަ ބައި ޖަހާ ބުލުމުގެ ވަނަ ބައި:
މުޢައްޔަދު ކުރެވިފައިވާ ޖަހާ ބުލުމުގެ ވަނަ ބައި ޖަހާ ބުލުމުގެ ވަނަ ބައި، ޖަހާ ބުލުމުގެ ވަނަ ބައި ޖަހާ ބުލުމުގެ ވަނަ ބައި.	މުޢައްޔަދު ކުރެވިފައިވާ:
2011 ފެބްރުއަރީ 17 ވަނަ ދުވަހުގެ ޖަހާ ބުލުމުގެ ވަނަ ބައި 15:00 ގެ ޖަހާ ބުލުމުގެ ވަނަ ބައި	މުޢައްޔަދު ކުރެވިފައިވާ ހުށަހަޅުމުގެ ހުށަހަޅުމުގެ ވަނަ ބައި ޖަހާ ބުލުމުގެ ވަނަ ބައި:
info@maldivesvolleyball.org 3317015	އިމެލް އޭޖެންޑުގެ ނަންބަރު:

26 ސަފުޞަލުގެ ނަންބަރު 1432  
30 ޖަހާ ބުލުމުގެ ވަނަ ބައި 2011

**ސަފުޞަލު**

ސަފުޞަލުގެ ޖަހާ ބުލުމުގެ ވަނަ ބައިގެ ފުލުވާލުކުރެއްވުމުގެ ވަނަ ބައި،  
މާލެ، ރާއްޖޭގެ ޖުމްހޫރިއްޔާއި ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް

ސަފުޞަލުގެ ނަންބަރު: 60-ADM/2011/14

**އުދުސެވުމެއް**

**މުޢައްޔަދު ކުރެވިފައިވާ ހުށަހަޅުމުގެ ހުށަހަޅުމުގެ ވަނަ ބައިގެ ފުލުވާލުކުރެއްވުމުގެ ބަނޑުގެ ޖަހާ ބުލުމުގެ ވަނަ ބައި**

މުޢައްޔަދު ކުރެވިފައިވާ ހުށަހަޅުމުގެ ހުށަހަޅުމުގެ ވަނަ ބައިގެ ފުލުވާލުކުރެއްވުމުގެ ބަނޑުގެ ޖަހާ ބުލުމުގެ ވަނަ ބައި ޖަހާ ބުލުމުގެ ވަނަ ބައި، ޖަހާ ބުލުމުގެ ވަނަ ބައި ޖަހާ ބުލުމުގެ ވަނަ ބައި، ޖަހާ ބުލުމުގެ ވަނަ ބައި ޖަހާ ބުލުމުގެ ވަނަ ބައި.

މުޢައްޔަދު ކުރެވިފައިވާ ހުށަހަޅުމުގެ ހުށަހަޅުމުގެ ވަނަ ބައި ޖަހާ ބުލުމުގެ ވަނަ ބައި:

މުޢައްޔަދު ކުރެވިފައިވާ ޖަހާ ބުލުމުގެ ވަނަ ބައި ޖަހާ ބުލުމުގެ ވަނަ ބައި، ޖަހާ ބުލުމުގެ ވަނަ ބައި ޖަހާ ބުލުމުގެ ވަނަ ބައި.

މުޢައްޔަދު ކުރެވިފައިވާ ހުށަހަޅުމުގެ ހުށަހަޅުމުގެ ވަނަ ބައި ޖަހާ ބުލުމުގެ ވަނަ ބައި:

މުޢައްޔަދު ކުރެވިފައިވާ ޖަހާ ބުލުމުގެ ވަނަ ބައި ޖަހާ ބުލުމުގެ ވަނަ ބައި، ޖަހާ ބުލުމުގެ ވަނަ ބައި ޖަހާ ބުލުމުގެ ވަނަ ބައި.

26 ސަފުޞަލުގެ ނަންބަރު 1432  
30 ޖަހާ ބުލުމުގެ ވަނަ ބައި 2011

# מודיעין

השרות המרכזי למידע ומידענות  
 מועצה אזורית חבל השרון

סדרה: 30-D6/1/2011/02 (IUL)

## הודעה

משרד המדע והטכנולוגיה

השרות המרכזי למידע ומידענות של משרד המדע והטכנולוגיה מודיע כי יתקיימו שני סדרי הדרכה בנושא "הגנה על מידע" ליוני 2011. הסדרים יתקיימו במועדון הספורט "הים הירוק" ברחוב יבנה 1, תל אביב. שעות ההדרכה: 18:00 עד 20:00.

הסדר ההדרכה הראשון יתקיים ביום רביעי, 16 ביוני 2011, בשעה 18:00. ההדרכה תהיה בעברית ותיכנן אותה ד"ר אילנה גורן, מנהלת מרכז המידע והמידענות. ההדרכה תעסק בנושאים: הגנה על מידע, חוקי המידע והפרטיות, והגנה על מידע במרחב הדיגיטלי. ההדרכה תהיה פתוחה לכל מי שרוצה להשתתף בה. אין תשלום להשתתפות.

הסדר ההדרכה השני יתקיים ביום רביעי, 23 ביוני 2011, בשעה 18:00. ההדרכה תהיה בעברית ותיכנן אותה ד"ר אילנה גורן, מנהלת מרכז המידע והמידענות. ההדרכה תעסק בנושאים: הגנה על מידע, חוקי המידע והפרטיות, והגנה על מידע במרחב הדיגיטלי. ההדרכה תהיה פתוחה לכל מי שרוצה להשתתף בה. אין תשלום להשתתפות.

הודעה זו נשלחה ב-07 יוני 2011 בשעה 14:00. המידע המפורט נמצא בכתובת: [fish-training@fishagri.gov.mv](mailto:fish-training@fishagri.gov.mv) או בטלפון: 3326558 / 3391022. המידע המפורט נמצא בכתובת: [fish-training@fishagri.gov.mv](mailto:fish-training@fishagri.gov.mv) או בטלפון: 3326558 / 3391022. המידע המפורט נמצא בכתובת: [fish-training@fishagri.gov.mv](mailto:fish-training@fishagri.gov.mv) או בטלפון: 3326558 / 3391022. המידע המפורט נמצא בכתובת: [fish-training@fishagri.gov.mv](mailto:fish-training@fishagri.gov.mv) או בטלפון: 3326558 / 3391022.

- מידע נוסף: 3391017 / 3391023











Ծրագրի հիմնադրամի համարում հավանաբար  
 ԴՊՄ, ԳԴՊ, ԳԴՊՄ

Մեմբերներ: IUL 23-AP/1/2011/10

ԲՈՒՅՆ

ՍԵՆԱՏՈՐ ԳՐԱՊՆԵՒԱԿԱՆ ԱՐՄԱՆՆԵՐԻ ԿՐԹՈՒԹՅԱՆ ԴՊՄ

«ՀԱՅԿՍՏԱՆԻ ԲՆԱԿԱՆ ԳՐԱՊՆԵՒԱԿԱՆ ԱՐՄԱՆՆԵՐԻ ԿՐԹՈՒԹՅԱՆ ԴՊՄ»-ի կողմից ՍԵՆԱՏՈՐ ԳՐԱՊՆԵՒԱԿԱՆ ԱՐՄԱՆՆԵՐԻ ԿՐԹՈՒԹՅԱՆ ԴՊՄ-ի հիմնադրամի կողմից 2010 թվականի 7 հոկտեմբերից 2011 թվականի 6 հոկտեմբերի ընթացքում իրականացված աշխատանքների և ծախսերի մասին տեղեկացրելու համար նախատեսված է իրականացնել հետևյալ աշխատանքները՝

1. ՍԵՆԱՏՈՐ ԳՐԱՊՆԵՒԱԿԱՆ ԱՐՄԱՆՆԵՐԻ ԿՐԹՈՒԹՅԱՆ ԴՊՄ-ի հիմնադրամի կողմից ՍԵՆԱՏՈՐ ԳՐԱՊՆԵՒԱԿԱՆ ԱՐՄԱՆՆԵՐԻ ԿՐԹՈՒԹՅԱՆ ԴՊՄ-ի կողմից 2010 թվականի 7 հոկտեմբերից 2011 թվականի 6 հոկտեմբերի ընթացքում իրականացված աշխատանքների և ծախսերի մասին տեղեկացրելու համար նախատեսված է իրականացնել հետևյալ աշխատանքները՝

2. ՍԵՆԱՏՈՐ ԳՐԱՊՆԵՒԱԿԱՆ ԱՐՄԱՆՆԵՐԻ ԿՐԹՈՒԹՅԱՆ ԴՊՄ-ի հիմնադրամի կողմից ՍԵՆԱՏՈՐ ԳՐԱՊՆԵՒԱԿԱՆ ԱՐՄԱՆՆԵՐԻ ԿՐԹՈՒԹՅԱՆ ԴՊՄ-ի կողմից 2010 թվականի 7 հոկտեմբերից 2011 թվականի 6 հոկտեմբերի ընթացքում իրականացված աշխատանքների և ծախսերի մասին տեղեկացրելու համար նախատեսված է իրականացնել հետևյալ աշխատանքները՝

Հետևյալ կայքից ստանալու տեղեկությունները՝ [www· Health·gov.mv](http://www.health.gov.mv) կայքից ՍԵՆԱՏՈՐ ԳՐԱՊՆԵՒԱԿԱՆ ԱՐՄԱՆՆԵՐԻ ԿՐԹՈՒԹՅԱՆ ԴՊՄ-ի հիմնադրամի կողմից ՍԵՆԱՏՈՐ ԳՐԱՊՆԵՒԱԿԱՆ ԱՐՄԱՆՆԵՐԻ ԿՐԹՈՒԹՅԱՆ ԴՊՄ-ի կողմից 2010 թվականի 7 հոկտեմբերից 2011 թվականի 6 հոկտեմբերի ընթացքում իրականացված աշխատանքների և ծախսերի մասին տեղեկացրելու համար նախատեսված է իրականացնել հետևյալ աշխատանքները՝

ՍԵՆԱՏՈՐ ԳՐԱՊՆԵՒԱԿԱՆ ԱՐՄԱՆՆԵՐԻ ԿՐԹՈՒԹՅԱՆ ԴՊՄ

ՍԵՆԱՏՈՐ ԳՐԱՊՆԵՒԱԿԱՆ ԱՐՄԱՆՆԵՐԻ ԿՐԹՈՒԹՅԱՆ ԴՊՄ

Ս. Բ. Բ. Բ. Բ. / ԴՊՄ	ՍԵՆԱՏՈՐ ԳՐԱՊՆԵՒԱԿԱՆ ԱՐՄԱՆՆԵՐԻ ԿՐԹՈՒԹՅԱՆ ԴՊՄ
Ս. Բ. Բ. Բ. Բ. / ԴՊՄ	ՍԵՆԱՏՈՐ ԳՐԱՊՆԵՒԱԿԱՆ ԱՐՄԱՆՆԵՐԻ ԿՐԹՈՒԹՅԱՆ ԴՊՄ
14 հոկտեմբեր 1997	ԿՐԹՈՒԹՅԱՆ ԱՐՄԱՆՆԵՐԻ ԿՐԹՈՒԹՅԱՆ ԴՊՄ
HC-013	ԿՐԹՈՒԹՅԱՆ ԱՐՄԱՆՆԵՐԻ ԿՐԹՈՒԹՅԱՆ ԴՊՄ
3317411	ՍԵՆԱՏՈՐ ԳՐԱՊՆԵՒԱԿԱՆ ԱՐՄԱՆՆԵՐԻ ԿՐԹՈՒԹՅԱՆ ԴՊՄ

ՍԵՆԱՏՈՐ ԳՐԱՊՆԵՒԱԿԱՆ ԱՐՄԱՆՆԵՐԻ ԿՐԹՈՒԹՅԱՆ ԴՊՄ

ՍԵՆԱՏՈՐ ԳՐԱՊՆԵՒԱԿԱՆ ԱՐՄԱՆՆԵՐԻ ԿՐԹՈՒԹՅԱՆ ԴՊՄ	ՍԵՆԱՏՈՐ ԳՐԱՊՆԵՒԱԿԱՆ ԱՐՄԱՆՆԵՐԻ ԿՐԹՈՒԹՅԱՆ ԴՊՄ
ՍԵՆԱՏՈՐ ԳՐԱՊՆԵՒԱԿԱՆ ԱՐՄԱՆՆԵՐԻ ԿՐԹՈՒԹՅԱՆ ԴՊՄ	ՍԵՆԱՏՈՐ ԳՐԱՊՆԵՒԱԿԱՆ ԱՐՄԱՆՆԵՐԻ ԿՐԹՈՒԹՅԱՆ ԴՊՄ
<b>Consultation</b>	
Consultation (general)	70.00
<b>Nursing care</b>	
Injection IV	30.00

Injection IM	25.00
Simple dressing	20.00
Dressing with bandage	25.00

08 ބަލަވާ 1432

12 ޖެނުއަރީ 2011

މިސަރަޖުގެ ތެރޭގައި ހިމެނޭ ފަރުތުގެ އަދަދު ފަދަ  
 ގޮތެއްގައި ހިމެނޭނެއެވެ.

ސަރަޖުގެ ނަންބަރު: IUL 23-AP/1/2011/14

ގަވާއިދު

މިސަރަޖުގެ ތެރޭގައި ހިމެނޭ ފަރުތުގެ އަދަދު ފަދަ  
 ގޮތެއްގައި ހިމެނޭނެއެވެ.

މި ސަރަޖުގެ ތެރޭގައި ހިމެނޭ ފަރުތުގެ އަދަދު ފަދަ ގޮތެއްގައި ހިމެނޭނެއެވެ. (2009 ޖެނުއަރީ 12) 23-LR/MH/2009/02

މި ސަރަޖުގެ ތެރޭގައި ހިމެނޭ ފަރުތުގެ އަދަދު ފަދަ ގޮތެއްގައި ހިމެނޭނެއެވެ. ސަރަޖުގެ ތެރޭގައި ހިމެނޭ ފަރުތުގެ އަދަދު ފަދަ ގޮތެއްގައި ހިމެނޭނެއެވެ.

15 ބަލަވާ 1432

19 ޖެނުއަރީ 2011

މި ސަރަޖުގެ ތެރޭގައި ހިމެނޭ ފަރުތުގެ އަދަދު ފަދަ ގޮތެއްގައި ހިމެނޭނެއެވެ. [www.maldivesinfo.gov.mv](http://www.maldivesinfo.gov.mv) ގައި (ޖެނުއަރީ 2011) ގޮތެއްގައި ހިމެނޭނެއެވެ.

މި ސަރަޖުގެ ތެރޭގައި ހިމެނޭ ފަރުތުގެ އަދަދު ފަދަ ގޮތެއްގައި ހިމެނޭނެއެވެ. ގޮތެއްގައި ހިމެނޭނެއެވެ.

ސަރަޖުގެ ނަންބަރު: DOI-C/2011/1

ގަވާއިދު

2011 ވަނަ ޖެނުއަރީ ގަވާއިދު ނަންބަރު 1

މި ސަރަޖުގެ ތެރޭގައި ހިމެނޭ ފަރުތުގެ އަދަދު ފަދަ ގޮތެއްގައި ހިމެނޭނެއެވެ. 2011 ވަނަ ޖެނުއަރީ ގަވާއިދު ނަންބަރު 1 ގައި ހިމެނޭނެއެވެ. 2011 ވަނަ ޖެނުއަރީ ގަވާއިދު ނަންބަރު 1 ގައި ހިމެނޭނެއެވެ. 2011 ވަނަ ޖެނުއަރީ ގަވާއިދު ނަންބަރު 1 ގައި ހިމެނޭނެއެވެ.

2011 ވަނަ ޖެނުއަރީ ގަވާއިދު ނަންބަރު 1 ގައި ހިމެނޭނެއެވެ. 2011 ވަނަ ޖެނުއަރީ ގަވާއިދު ނަންބަރު 1 ގައި ހިމެނޭނެއެވެ. 2011 ވަނަ ޖެނުއަރީ ގަވާއިދު ނަންބަރު 1 ގައި ހިމެނޭނެއެވެ. 2011 ވަނަ ޖެނުއަރީ ގަވާއިދު ނަންބަރު 1 ގައި ހިމެނޭނެއެވެ.

13 ބަލަވާ 1432

17 ޖެނުއަރީ 2011



# List of Holidays 2011

☉ 01 January	Saturday	New Year Holiday
●☉ 04 February	Friday	National Day
●○ 06 February	Sunday	Due to the National Day falling on a holiday
●○ 15 February	Tuesday	Prophet Muhammad's (SAW) Birthday
●○ 07 March	Monday	The Day Maldives Embraced Islam
○ 26 July	Tuesday	Independence Day
☉ 27 July	Wednesday	On the Occasion of Independence Day
●○ 01 August	Monday	Beginning of Ramadan
●○ 30 August	Tuesday	Fit'r Eid Day
●☉ 31 August	Wednesday	On the Occasion of Fit'r Eid Day
●☉ 01 September	Thursday	On the Occasion of Fit'r Eid Day
○ 03 November	Thursday	Victory Day
●○ 05 November	Saturday	Hajj Day
●○ 06 November	Sunday	Al'h'aa Eid Day
●☉ 07 November	Monday	On the Occasion of Al'h'aa Eid Day
●☉ 08 November	Tuesday	On the Occasion of Al'h'aa Eid Day
●☉ 09 November	Wednesday	On the Occasion of Al'h'aa Eid Day
○ 11 November	Friday	Republic Day
☉ 13 November	Sunday	Due to the Republic Day falling on a holiday
●☉ 26 November	Saturday	Islamic New Year Holiday

☉ Fridays and Saturdays

☉ Opening day of the People's Majlis (will be announced by the People's Majlis)

● Government holidays

○ Government and public holidays

● Days observed according to the Hijri (Islamic) Calendar

A lunar eclipse would occur on 15th June 2011 between 23:23HRS and 03:03HRS.  
The full eclipse would be observed from 00:22 HRS to 02:03 HRS.

A lunar eclipse would occur on 10th December 2011 between 17:45HRS and 21:18HRS.  
The full eclipse would be observed from 19:06 HRS to 19:58 HRS.

## 2011 عقی سہ ماہیہ

### ( دھواں دھواں سہ ماہیہ سہ ماہیہ )

وقت	پہلا وقت	دوسرا وقت	تیسرا وقت	چوتھا وقت	پنجم وقت	ششم وقت	وقت	پہلا وقت	دوسرا وقت	تیسرا وقت	چوتھا وقت	پنجم وقت	ششم وقت
7:31	6:15	3:40	12:20	6:16	5:01	16	7:25	6:08	3:34	12:13	6:11	4:54	1
7:31	6:15	3:40	12:20	6:17	5:01	17	7:26	6:08	3:34	12:14	6:11	4:54	2
7:31	6:15	3:40	12:20	6:17	5:02	18	7:26	6:09	3:35	12:14	6:12	4:55	3
7:32	6:16	3:40	12:21	6:17	5:02	19	7:26	6:09	3:35	12:15	6:12	4:55	4
7:32	6:16	3:41	12:21	6:17	5:02	20	7:27	6:10	3:35	12:15	6:12	4:56	5
7:32	6:17	3:41	12:21	6:18	5:03	21	7:27	6:10	3:36	12:16	6:13	4:56	6
7:32	6:17	3:41	12:22	6:18	5:03	22	7:28	6:11	3:36	12:16	6:13	4:57	7
7:33	6:17	3:41	12:22	6:18	5:03	23	7:28	6:11	3:37	12:17	6:14	4:57	8
7:33	6:18	3:42	12:22	6:18	5:04	24	7:28	6:12	3:37	12:17	6:14	4:58	9
7:33	6:18	3:42	12:22	6:18	5:04	25	7:29	6:12	3:37	12:17	6:14	4:58	10
7:33	6:18	3:42	12:22	6:19	5:04	26	7:29	6:13	3:38	12:18	6:15	4:59	11
7:33	6:18	3:42	12:23	6:19	5:04	27	7:29	6:13	3:38	12:18	6:15	4:59	12
7:34	6:19	3:42	12:23	6:19	5:05	28	7:30	6:13	3:39	12:19	6:15	5:00	13
7:34	6:19	3:42	12:23	6:19	5:05	29	7:30	6:14	3:39	12:19	6:16	5:00	14
7:34	6:19	3:43	12:23	6:19	5:05	30	7:30	6:14	3:39	12:19	6:16	5:00	15
7:34	6:20	3:43	12:23	6:19	5:05	31							

## 2011 عقی سہ ماہیہ

### ( دھواں دھواں سہ ماہیہ سہ ماہیہ )

وقت	پہلا وقت	دوسرا وقت	تیسرا وقت	چوتھا وقت	پنجم وقت	ششم وقت	وقت	پہلا وقت	دوسرا وقت	تیسرا وقت	چوتھا وقت	پنجم وقت	ششم وقت
7:35	6:22	3:41	12:24	6:19	5:06	16	7:34	6:20	3:43	12:24	6:20	5:05	1
7:35	6:22	3:41	12:24	6:19	5:06	17	7:34	6:20	3:43	12:24	6:20	5:06	2
7:34	6:22	3:40	12:24	6:19	5:06	18	7:34	6:20	3:43	12:24	6:20	5:06	3
7:34	6:22	3:40	12:24	6:18	5:06	19	7:35	6:20	3:43	12:24	6:20	5:06	4
7:34	6:22	3:40	12:24	6:18	5:06	20	7:35	6:21	3:43	12:24	6:20	5:06	5
7:34	6:22	3:39	12:24	6:18	5:06	21	7:35	6:21	3:43	12:24	6:20	5:06	6
7:34	6:22	3:39	12:24	6:18	5:06	22	7:35	6:21	3:43	12:24	6:20	5:06	7
7:34	6:22	3:39	12:24	6:18	5:06	23	7:35	6:21	3:43	12:24	6:20	5:06	8
7:34	6:22	3:38	12:23	6:17	5:05	24	7:35	6:21	3:42	12:24	6:20	5:06	9
7:34	6:22	3:38	12:23	6:17	5:05	25	7:35	6:21	3:42	12:24	6:20	5:06	10
7:34	6:22	3:37	12:23	6:17	5:05	26	7:35	6:21	3:42	12:24	6:19	5:06	11
7:34	6:22	3:37	12:23	6:17	5:05	27	7:35	6:21	3:42	12:24	6:19	5:06	12
7:34	6:22	3:36	12:23	6:16	5:05	28	7:35	6:22	3:42	12:24	6:19	5:06	13
							7:35	6:22	3:42	12:24	6:19	5:06	14
							7:35	6:22	3:41	12:24	6:19	5:06	15

## 2011 عقی سہ ماہیہ

### ( دھواں دھواں سہ ماہیہ سہ ماہیہ )

وقت	پہلا وقت	دوسرا وقت	تیسرا وقت	چوتھا وقت	پنجم وقت	ششم وقت	وقت	پہلا وقت	دوسرا وقت	تیسرا وقت	چوتھا وقت	پنجم وقت	ششم وقت
7:31	6:19	3:26	12:19	6:11	5:00	16	7:33	6:21	3:36	12:23	6:16	5:04	1
7:31	6:19	3:25	12:19	6:10	4:59	17	7:33	6:21	3:35	12:22	6:16	5:04	2
7:30	6:19	3:24	12:18	6:10	4:59	18	7:33	6:21	3:35	12:22	6:15	5:04	3
7:30	6:19	3:23	12:18	6:10	4:58	19	7:33	6:21	3:34	12:22	6:15	5:04	4
7:30	6:19	3:22	12:18	6:09	4:58	20	7:33	6:21	3:34	12:22	6:15	5:03	5
7:30	6:18	3:21	12:17	6:09	4:58	21	7:32	6:21	3:33	12:21	6:14	5:03	6
7:30	6:18	3:21	12:17	6:08	4:57	22	7:32	6:21	3:32	12:21	6:14	5:03	7
7:29	6:18	3:20	12:17	6:08	4:57	23	7:32	6:21	3:32	12:21	6:14	5:02	8
7:29	6:18	3:19	12:16	6:07	4:57	24	7:32	6:21	3:31	12:21	6:13	5:02	9
7:29	6:18	3:18	12:16	6:07	4:56	25	7:32	6:20	3:30	12:20	6:13	5:02	10
7:29	6:18	3:17	12:16	6:07	4:56	26	7:32	6:20	3:30	12:20	6:13	5:01	11
7:29	6:17	3:16	12:16	6:06	4:55	27	7:31	6:20	3:29	12:20	6:12	5:01	12
7:29	6:17	3:15	12:15	6:06	4:55	28	7:31	6:20	3:28	12:20	6:12	5:01	13
7:28	6:17	3:14	12:15	6:05	4:54	29	7:31	6:20	3:27	12:19	6:11	5:00	14
7:28	6:17	3:13	12:15	6:05	4:54	30	7:31	6:20	3:27	12:19	6:11	5:00	15
7:28	6:17	3:12	12:14	6:04	4:53	31							

## 2011 ڀڳون

### ( ڏوھڙ ڏوھڙ ڏوھڙ ڏوھڙ ) سڙڪڙ وڙڪڙ

ڏوھڙ	ڏوھڙ ڏوھڙ	ڏوھڙ	ڏوھڙ ڏوھڙ	ڏوھڙ ڏوھڙ	ڏوھڙ	ڏوھڙ	ڏوھڙ ڏوھڙ	ڏوھڙ	ڏوھڙ ڏوھڙ	ڏوھڙ ڏوھڙ	ڏوھڙ	ڏوھڙ	
7:27	6:14	3:18	12:10	5:58	4:46	16	7:28	6:16	3:12	12:14	6:04	4:53	1
7:27	6:14	3:19	12:10	5:58	4:45	17	7:28	6:16	3:13	12:14	6:03	4:52	2
7:27	6:14	3:19	12:09	5:58	4:45	18	7:28	6:16	3:13	12:13	6:03	4:52	3
7:27	6:14	3:19	12:09	5:57	4:45	19	7:28	6:16	3:14	12:13	6:03	4:51	4
7:27	6:14	3:20	12:09	5:57	4:44	20	7:27	6:16	3:14	12:13	6:02	4:51	5
7:27	6:13	3:20	12:09	5:57	4:44	21	7:27	6:16	3:15	12:13	6:02	4:50	6
7:27	6:13	3:20	12:09	5:56	4:43	22	7:27	6:15	3:15	12:12	6:02	4:50	7
7:27	6:13	3:21	12:08	5:56	4:43	23	7:27	6:15	3:16	12:12	6:01	4:49	8
7:27	6:13	3:21	12:08	5:56	4:42	24	7:27	6:15	3:16	12:12	6:01	4:49	9
7:27	6:13	3:21	12:08	5:55	4:42	25	7:27	6:15	3:16	12:11	6:00	4:49	10
7:27	6:13	3:21	12:08	5:55	4:42	26	7:27	6:15	3:17	12:11	6:00	4:48	11
7:27	6:13	3:22	12:08	5:55	4:41	27	7:27	6:15	3:17	12:11	6:00	4:48	12
7:27	6:13	3:22	12:08	5:54	4:41	28	7:27	6:14	3:17	12:11	5:59	4:47	13
7:27	6:13	3:22	12:07	5:54	4:41	29	7:27	6:14	3:18	12:10	5:59	4:47	14
7:27	6:13	3:22	12:07	5:54	4:40	30	7:27	6:14	3:18	12:10	5:59	4:46	15

## 2011 ڏوھڙ

### ( ڏوھڙ ڏوھڙ ڏوھڙ ڏوھڙ ) سڙڪڙ وڙڪڙ

ڏوھڙ	ڏوھڙ ڏوھڙ	ڏوھڙ	ڏوھڙ ڏوھڙ	ڏوھڙ ڏوھڙ	ڏوھڙ	ڏوھڙ	ڏوھڙ ڏوھڙ	ڏوھڙ	ڏوھڙ ڏوھڙ	ڏوھڙ ڏوھڙ	ڏوھڙ	ڏوھڙ	
7:29	6:13	3:26	12:06	5:51	4:36	16	7:27	6:13	3:23	12:07	5:54	4:40	1
7:30	6:14	3:27	12:06	5:51	4:35	17	7:27	6:13	3:23	12:07	5:54	4:39	2
7:30	6:14	3:27	12:06	5:51	4:35	18	7:27	6:13	3:23	12:07	5:53	4:39	3
7:30	6:14	3:27	12:06	5:51	4:35	19	7:27	6:13	3:23	12:07	5:53	4:39	4
7:30	6:14	3:27	12:06	5:51	4:35	20	7:28	6:13	3:24	12:07	5:53	4:38	5
7:31	6:14	3:28	12:06	5:51	4:35	21	7:28	6:13	3:24	12:07	5:53	4:38	6
7:31	6:14	3:28	12:07	5:51	4:35	22	7:28	6:13	3:24	12:07	5:53	4:38	7
7:31	6:14	3:28	12:07	5:51	4:35	23	7:28	6:13	3:24	12:06	5:52	4:38	8
7:31	6:15	3:28	12:07	5:51	4:35	24	7:28	6:13	3:25	12:06	5:52	4:37	9
7:32	6:15	3:29	12:07	5:51	4:34	25	7:28	6:13	3:25	12:06	5:52	4:37	10
7:32	6:15	3:29	12:07	5:51	4:34	26	7:28	6:13	3:25	12:06	5:52	4:37	11
7:32	6:15	3:29	12:07	5:51	4:34	27	7:29	6:13	3:25	12:06	5:52	4:37	12
7:32	6:15	3:29	12:07	5:51	4:34	28	7:29	6:13	3:26	12:06	5:52	4:36	13
7:33	6:15	3:30	12:07	5:51	4:34	29	7:29	6:13	3:26	12:06	5:52	4:36	14
7:33	6:16	3:30	12:07	5:51	4:34	30	7:29	6:13	3:26	12:06	5:52	4:36	15
7:33	6:16	3:30	12:08	5:51	4:34	31							

## 2011 ڇڙو

### ( ڏوھڙ ڏوھڙ ڏوھڙ ڏوھڙ ) سڙڪڙ وڙڪڙ

ڏوھڙ	ڏوھڙ ڏوھڙ	ڏوھڙ	ڏوھڙ ڏوھڙ	ڏوھڙ ڏوھڙ	ڏوھڙ	ڏوھڙ	ڏوھڙ ڏوھڙ	ڏوھڙ	ڏوھڙ ڏوھڙ	ڏوھڙ ڏوھڙ	ڏوھڙ	ڏوھڙ	
7:38	6:19	3:34	12:11	5:54	4:36	16	7:34	6:16	3:30	12:08	5:52	4:34	1
7:38	6:20	3:35	12:11	5:54	4:36	17	7:34	6:16	3:31	12:08	5:52	4:34	2
7:38	6:20	3:35	12:11	5:54	4:36	18	7:34	6:16	3:31	12:08	5:52	4:34	3
7:39	6:20	3:35	12:11	5:55	4:36	19	7:34	6:17	3:31	12:08	5:52	4:34	4
7:39	6:20	3:35	12:11	5:55	4:36	20	7:35	6:17	3:31	12:08	5:52	4:34	5
7:39	6:20	3:35	12:12	5:55	4:37	21	7:35	6:17	3:32	12:08	5:52	4:34	6
7:39	6:21	3:36	12:12	5:55	4:37	22	7:35	6:17	3:32	12:09	5:52	4:34	7
7:39	6:21	3:36	12:12	5:55	4:37	23	7:36	6:17	3:32	12:09	5:53	4:34	8
7:40	6:21	3:36	12:12	5:56	4:37	24	7:36	6:18	3:33	12:09	5:53	4:35	9
7:40	6:21	3:36	12:12	5:56	4:37	25	7:36	6:18	3:33	12:09	5:53	4:35	10
7:40	6:21	3:36	12:13	5:56	4:38	26	7:36	6:18	3:33	12:09	5:53	4:35	11
7:40	6:22	3:37	12:13	5:56	4:38	27	7:37	6:18	3:33	12:10	5:53	4:35	12
7:40	6:22	3:37	12:13	5:57	4:38	28	7:37	6:19	3:34	12:10	5:53	4:35	13
7:41	6:22	3:37	12:13	5:57	4:38	29	7:37	6:19	3:34	12:10	5:54	4:35	14
7:41	6:22	3:37	12:13	5:57	4:39	30	7:38	6:19	3:34	12:10	5:54	4:35	15

## 2011 عید سعید

### سردتر و گرمتر (دو روزہ دو سائبرجی مہینہ مکرم)

گرمتر	گرمتر آؤسٹ	سب سے	ڈسٹرکٹ	گرمتر	گرمتر	گرمتر	گرمتر	گرمتر آؤسٹ	سب سے	ڈسٹرکٹ	گرمتر	گرمتر	گرمتر	گرمتر
7:41	6:24	3:38	12:16	6:00	4:43	16	7:41	6:22	3:37	12:14	5:57	4:39	1	
7:41	6:24	3:38	12:16	6:00	4:43	17	7:41	6:23	3:37	12:14	5:58	4:39	2	
7:41	6:24	3:38	12:16	6:01	4:43	18	7:41	6:23	3:38	12:14	5:58	4:40	3	
7:41	6:24	3:38	12:16	6:01	4:44	19	7:41	6:23	3:38	12:14	5:58	4:40	4	
7:41	6:24	3:38	12:16	6:01	4:44	20	7:41	6:23	3:38	12:14	5:58	4:40	5	
7:41	6:24	3:38	12:16	6:01	4:44	21	7:41	6:23	3:38	12:15	5:58	4:40	6	
7:41	6:24	3:38	12:16	6:01	4:44	22	7:41	6:23	3:38	12:15	5:59	4:41	7	
7:40	6:24	3:37	12:16	6:01	4:45	23	7:41	6:23	3:38	12:15	5:59	4:41	8	
7:40	6:24	3:37	12:16	6:01	4:45	24	7:41	6:23	3:38	12:15	5:59	4:41	9	
7:40	6:24	3:37	12:16	6:01	4:45	25	7:41	6:24	3:38	12:15	5:59	4:41	10	
7:40	6:24	3:37	12:16	6:02	4:45	26	7:41	6:24	3:38	12:15	5:59	4:42	11	
7:40	6:24	3:37	12:16	6:02	4:45	27	7:41	6:24	3:38	12:15	6:00	4:42	12	
7:39	6:24	3:36	12:16	6:02	4:46	28	7:41	6:24	3:38	12:16	6:00	4:42	13	
7:39	6:23	3:36	12:16	6:02	4:46	29	7:41	6:24	3:38	12:16	6:00	4:42	14	
7:39	6:23	3:36	12:16	6:02	4:46	30	7:41	6:24	3:38	12:16	6:00	4:43	15	
7:39	6:23	3:35	12:16	6:02	4:46	31								

## 2011 گرمتر

### سردتر و گرمتر (دو روزہ دو سائبرجی مہینہ مکرم)

گرمتر	گرمتر آؤسٹ	سب سے	ڈسٹرکٹ	گرمتر	گرمتر	گرمتر	گرمتر	گرمتر آؤسٹ	سب سے	ڈسٹرکٹ	گرمتر	گرمتر	گرمتر	گرمتر	
7:33	6:20	3:28	12:14	6:01	4:48	4:28	16	7:38	6:23	3:35	12:16	6:02	4:46	4:26	1
7:33	6:19	3:28	12:14	6:01	4:48	4:28	17	7:38	6:23	3:35	12:16	6:02	4:47	4:27	2
7:32	6:19	3:27	12:14	6:01	4:48	4:28	18	7:38	6:23	3:34	12:16	6:02	4:47	4:27	3
7:32	6:19	3:26	12:14	6:01	4:48	4:28	19	7:38	6:23	3:34	12:16	6:02	4:47	4:27	4
7:32	6:18	3:25	12:13	6:01	4:48	4:28	20	7:37	6:22	3:34	12:16	6:02	4:47	4:27	5
7:31	6:18	3:25	12:13	6:01	4:48	4:28	21	7:37	6:22	3:33	12:16	6:02	4:47	4:27	6
7:31	6:18	3:24	12:13	6:01	4:48	4:28	22	7:37	6:22	3:33	12:16	6:02	4:47	4:27	7
7:30	6:17	3:23	12:13	6:00	4:48	4:28	23	7:36	6:22	3:32	12:16	6:02	4:47	4:27	8
7:30	6:17	3:22	12:12	6:00	4:48	4:28	24	7:36	6:22	3:32	12:15	6:02	4:47	4:27	9
7:29	6:17	3:21	12:12	6:00	4:47	4:27	25	7:36	6:21	3:31	12:15	6:02	4:47	4:27	10
7:29	6:16	3:21	12:12	6:00	4:47	4:27	26	7:35	6:21	3:31	12:15	6:02	4:47	4:27	11
7:28	6:16	3:20	12:12	6:00	4:47	4:27	27	7:35	6:21	3:30	12:15	6:02	4:47	4:27	12
7:28	6:15	3:19	12:11	6:00	4:47	4:27	28	7:34	6:21	3:30	12:15	6:01	4:48	4:28	13
7:27	6:15	3:18	12:11	5:59	4:47	4:27	29	7:34	6:20	3:29	12:15	6:01	4:48	4:28	14
7:27	6:15	3:17	12:11	5:59	4:47	4:27	30	7:34	6:20	3:29	12:14	6:01	4:48	4:28	15
7:26	6:14	3:16	12:10	5:59	4:47	4:27	31								

## 2011 سب سے گرمتر

### سردتر و گرمتر (دو روزہ دو سائبرجی مہینہ مکرم)

گرمتر	گرمتر آؤسٹ	سب سے	ڈسٹرکٹ	گرمتر	گرمتر	گرمتر	گرمتر	گرمتر آؤسٹ	سب سے	ڈسٹرکٹ	گرمتر	گرمتر	گرمتر	گرمتر
7:18	6:07	3:05	12:05	5:55	4:44	16	7:26	6:14	3:16	12:10	5:59	4:47	1	
7:18	6:07	3:05	12:05	5:55	4:44	17	7:25	6:13	3:15	12:10	5:59	4:47	2	
7:17	6:06	3:06	12:04	5:55	4:44	18	7:25	6:13	3:14	12:10	5:58	4:47	3	
7:17	6:06	3:06	12:04	5:55	4:44	19	7:24	6:13	3:13	12:09	5:58	4:46	4	
7:16	6:05	3:06	12:04	5:54	4:43	20	7:24	6:12	3:12	12:09	5:58	4:46	5	
7:16	6:05	3:06	12:03	5:54	4:43	21	7:23	6:12	3:11	12:09	5:58	4:46	6	
7:15	6:04	3:07	12:03	5:54	4:43	22	7:23	6:11	3:10	12:08	5:58	4:46	7	
7:15	6:04	3:07	12:03	5:54	4:43	23	7:22	6:11	3:09	12:08	5:57	4:46	8	
7:14	6:03	3:07	12:02	5:54	4:42	24	7:22	6:10	3:08	12:08	5:57	4:46	9	
7:14	6:03	3:07	12:02	5:53	4:42	25	7:21	6:10	3:07	12:07	5:57	4:45	10	
7:13	6:02	3:07	12:02	5:53	4:42	26	7:21	6:09	3:06	12:07	5:57	4:45	11	
7:13	6:02	3:08	12:01	5:53	4:42	27	7:20	6:09	3:05	12:06	5:56	4:45	12	
7:12	6:01	3:08	12:01	5:53	4:41	28	7:20	6:08	3:04	12:06	5:56	4:45	13	
7:12	6:01	3:08	12:01	5:52	4:41	29	7:19	6:08	3:04	12:06	5:56	4:45	14	
7:12	6:01	3:08	12:00	5:52	4:41	30	7:19	6:08	3:05	12:05	5:56	4:44	15	

## 2011 ዓ.ም. ጥቅም

### ( ጥቅም ወር ) ስድስት ወር

ቀን	ሰዓት	ቀን	ሰዓት	ቀን	ሰዓት	ቀን	ሰዓት	ቀን	ሰዓት	ቀን	ሰዓት		
7:06	5:54	3:10	11:56	5:49	4:38	16	7:11	6:00	3:08	12:00	5:52	4:41	1
7:06	5:54	3:10	11:56	5:49	4:37	17	7:11	6:00	3:09	12:00	5:52	4:41	2
7:06	5:54	3:10	11:55	5:49	4:37	18	7:10	5:59	3:09	11:59	5:51	4:40	3
7:05	5:53	3:10	11:55	5:49	4:37	19	7:10	5:59	3:09	11:59	5:51	4:40	4
7:05	5:53	3:10	11:55	5:49	4:37	20	7:10	5:59	3:09	11:59	5:51	4:40	5
7:05	5:53	3:10	11:55	5:49	4:37	21	7:09	5:58	3:09	11:58	5:51	4:40	6
7:05	5:53	3:11	11:55	5:49	4:37	22	7:09	5:58	3:09	11:58	5:51	4:39	7
7:05	5:52	3:11	11:54	5:49	4:36	23	7:08	5:57	3:09	11:58	5:50	4:39	8
7:05	5:52	3:11	11:54	5:49	4:36	24	7:08	5:57	3:09	11:57	5:50	4:39	9
7:04	5:52	3:11	11:54	5:49	4:36	25	7:08	5:57	3:09	11:57	5:50	4:39	10
7:04	5:52	3:11	11:54	5:49	4:36	26	7:07	5:56	3:10	11:57	5:50	4:39	11
7:04	5:52	3:11	11:54	5:49	4:36	27	7:07	5:56	3:10	11:57	5:50	4:38	12
7:04	5:51	3:11	11:54	5:49	4:36	28	7:07	5:55	3:10	11:56	5:50	4:38	13
7:04	5:51	3:11	11:54	5:49	4:36	29	7:07	5:55	3:10	11:56	5:50	4:38	14
7:04	5:51	3:11	11:54	5:49	4:36	30	7:06	5:55	3:10	11:56	5:49	4:38	15
7:04	5:51	3:11	11:54	5:49	4:36	31							

## 2011 ዓ.ም. ጥቅም

### ( ጥቅም ወር ) ስድስት ወር

ቀን	ሰዓት	ቀን	ሰዓት	ቀን	ሰዓት	ቀን	ሰዓት	ቀን	ሰዓት	ቀን	ሰዓት		
7:05	5:51	3:14	11:55	5:51	4:36	16	7:04	5:51	3:12	11:54	5:49	4:36	1
7:06	5:51	3:15	11:55	5:51	4:36	17	7:04	5:51	3:12	11:54	5:49	4:36	2
7:06	5:51	3:15	11:55	5:52	4:37	18	7:04	5:50	3:12	11:54	5:49	4:36	3
7:06	5:51	3:15	11:55	5:52	4:37	19	7:04	5:50	3:12	11:54	5:49	4:36	4
7:06	5:51	3:15	11:56	5:52	4:37	20	7:04	5:50	3:12	11:54	5:49	4:36	5
7:07	5:51	3:16	11:56	5:52	4:37	21	7:04	5:50	3:12	11:54	5:49	4:36	6
7:07	5:51	3:16	11:56	5:53	4:37	22	7:04	5:50	3:12	11:54	5:49	4:36	7
7:07	5:52	3:16	11:56	5:53	4:38	23	7:04	5:50	3:13	11:54	5:49	4:36	8
7:08	5:52	3:17	11:57	5:53	4:38	24	7:04	5:50	3:13	11:54	5:50	4:36	9
7:08	5:52	3:17	11:57	5:54	4:38	25	7:04	5:50	3:13	11:54	5:50	4:36	10
7:08	5:52	3:17	11:57	5:54	4:38	26	7:05	5:50	3:13	11:54	5:50	4:36	11
7:09	5:53	3:18	11:57	5:54	4:39	27	7:05	5:50	3:13	11:54	5:50	4:36	12
7:09	5:53	3:18	11:58	5:55	4:39	28	7:05	5:50	3:14	11:54	5:50	4:36	13
7:09	5:53	3:18	11:58	5:55	4:39	29	7:05	5:50	3:14	11:54	5:51	4:36	14
7:10	5:53	3:19	11:58	5:55	4:39	30	7:05	5:50	3:14	11:55	5:51	4:36	15

## 2011 ዓ.ም. ጥቅም

### ( ጥቅም ወር ) ስድስት ወር

ቀን	ሰዓት	ቀን	ሰዓት	ቀን	ሰዓት	ቀን	ሰዓት	ቀን	ሰዓት	ቀን	ሰዓት		
7:17	6:00	3:26	12:05	6:03	4:46	16	7:10	5:54	3:19	11:59	5:56	4:40	1
7:18	6:00	3:26	12:06	6:03	4:47	17	7:11	5:54	3:20	11:59	5:56	4:40	2
7:18	6:01	3:27	12:06	6:04	4:47	18	7:11	5:54	3:20	12:00	5:57	4:40	3
7:19	6:01	3:27	12:07	6:04	4:48	19	7:12	5:55	3:20	12:00	5:57	4:41	4
7:19	6:02	3:28	12:07	6:05	4:48	20	7:12	5:55	3:21	12:00	5:58	4:41	5
7:20	6:02	3:28	12:08	6:05	4:49	21	7:12	5:55	3:21	12:01	5:58	4:42	6
7:20	6:03	3:29	12:08	6:06	4:49	22	7:13	5:56	3:22	12:01	5:58	4:42	7
7:21	6:03	3:29	12:09	6:06	4:50	23	7:13	5:56	3:22	12:02	5:59	4:42	8
7:21	6:04	3:30	12:09	6:07	4:50	24	7:14	5:57	3:22	12:02	5:59	4:43	9
7:22	6:04	3:30	12:10	6:07	4:51	25	7:14	5:57	3:23	12:03	6:00	4:43	10
7:22	6:05	3:31	12:10	6:08	4:51	26	7:15	5:58	3:23	12:03	6:00	4:44	11
7:23	6:05	3:31	12:11	6:08	4:52	27	7:15	5:58	3:24	12:04	6:01	4:44	12
7:23	6:06	3:32	12:11	6:09	4:52	28	7:16	5:58	3:24	12:04	6:01	4:45	13
7:24	6:06	3:32	12:12	6:09	4:53	29	7:16	5:59	3:25	12:05	6:02	4:45	14
7:24	6:07	3:33	12:12	6:10	4:53	30	7:17	5:59	3:25	12:05	6:02	4:46	15
7:25	6:07	3:33	12:13	6:10	4:54	31							

דרום-מערב ארץ ישראל ונתיבי  
דרך תחבורה

מס' תכנון: 23-AP/1/2011/30

### החלטות

בדיווח זה מתוארות החלטות הנלקחות במסגרת תוכנית הדרך לשיפור תשתית התחבורה ונתיבי הדרך באזור הדרום-מערב, וכן חלקים מנתיבי הדרך האזוריים הנבדלים. המטרות העיקריות של תוכנית זו הן: להעלות את רמת הביטחון בתחבורה ובנתיבי הדרך באזור, להפחית את זמן הנסיעה ולהוריד את עלויות התחבורה. התוכנית כוללת את בניית כבישי תחבורה וכבישי גישה, שיפוץ נתיבי הדרך הקיימים ושיפור תשתית הביטחון של נתיבי הדרך האזוריים.

בדיווח זה מתוארות החלטות הנלקחות במסגרת תוכנית הדרך לשיפור תשתית התחבורה ונתיבי הדרך באזור הדרום-מערב, וכן חלקים מנתיבי הדרך האזוריים הנבדלים. המטרות העיקריות של תוכנית זו הן: להעלות את רמת הביטחון בתחבורה ובנתיבי הדרך באזור, להפחית את זמן הנסיעה ולהוריד את עלויות התחבורה. התוכנית כוללת את בניית כבישי תחבורה וכבישי גישה, שיפוץ נתיבי הדרך הקיימים ושיפור תשתית הביטחון של נתיבי הדרך האזוריים.

23 בספטמבר 1432

27 בתמוז 2011

### החלטות

מגמת התחבורה והנתיבי  
הדרום-מערב  
דרך תחבורה

מס' תכנון: 2011/3

מגמת התחבורה והנתיבי הדרום-מערב, ונתיבי הדרך האזוריים הנבדלים. המטרות העיקריות של תוכנית זו הן: להעלות את רמת הביטחון בתחבורה ובנתיבי הדרך באזור, להפחית את זמן הנסיעה ולהוריד את עלויות התחבורה. התוכנית כוללת את בניית כבישי תחבורה וכבישי גישה, שיפוץ נתיבי הדרך הקיימים ושיפור תשתית הביטחון של נתיבי הדרך האזוריים.

מגמת התחבורה והנתיבי הדרום-מערב, ונתיבי הדרך האזוריים הנבדלים. המטרות העיקריות של תוכנית זו הן: להעלות את רמת הביטחון בתחבורה ובנתיבי הדרך באזור, להפחית את זמן הנסיעה ולהוריד את עלויות התחבורה. התוכנית כוללת את בניית כבישי תחבורה וכבישי גישה, שיפוץ נתיבי הדרך הקיימים ושיפור תשתית הביטחון של נתיבי הדרך האזוריים.

05 בתמוז 2011 ו' תשרי תרצ"ד ונתיבי הדרך האזוריים הנבדלים. המטרות העיקריות של תוכנית זו הן: להעלות את רמת הביטחון בתחבורה ובנתיבי הדרך באזור, להפחית את זמן הנסיעה ולהוריד את עלויות התחבורה. התוכנית כוללת את בניית כבישי תחבורה וכבישי גישה, שיפוץ נתיבי הדרך הקיימים ושיפור תשתית הביטחון של נתיבי הדרך האזוריים.

על כל מקרה ייבדקו רמתו של המעורבים והתוצאות יתפרסמו בהתאם.

ניתן לראות זאת, למשל, בהתאמה בין המעורבים והתוצאות. תמיד יש להבין את המעורבים והתוצאות, ולראות את המעורבים והתוצאות. תמיד יש להבין את המעורבים והתוצאות, ולראות את המעורבים והתוצאות. תמיד יש להבין את המעורבים והתוצאות, ולראות את המעורבים והתוצאות.

25 בספטמבר 1432  
29 באפריל 2011

### תוספות

התוספות הן חלק מהתוכנית, והן נועדו להשלים את התוכנית. התוספות הן חלק מהתוכנית, והן נועדו להשלים את התוכנית. התוספות הן חלק מהתוכנית, והן נועדו להשלים את התוכנית.

התוספות הן חלק מהתוכנית, והן נועדו להשלים את התוכנית. התוספות הן חלק מהתוכנית, והן נועדו להשלים את התוכנית. התוספות הן חלק מהתוכנית, והן נועדו להשלים את התוכנית.



משרד החינוך  
ד"ר  
רוזיטה

27 בספטמבר 1432  
31 באפריל 2011

התוספות הן חלק מהתוכנית, והן נועדו להשלים את התוכנית. התוספות הן חלק מהתוכנית, והן נועדו להשלים את התוכנית.

התוספות הן חלק מהתוכנית, והן נועדו להשלים את התוכנית. התוספות הן חלק מהתוכנית, והן נועדו להשלים את התוכנית. התוספות הן חלק מהתוכנית, והן נועדו להשלים את התוכנית.

دعوت و تبلیغ در عصر دیجیتال

تبلیغات دیجیتال، یکی از مهم‌ترین ابزارهای بازاریابی در عصر حاضر است. این روش با استفاده از فضای دیجیتال، امکان دسترسی به مخاطبان هدف را فراهم می‌کند. در این روش، تبلیغات در محیط‌های آنلاین مانند وبسایت، شبکه‌های اجتماعی، موتورهای جستجو و ایمیل‌ها قرار می‌گیرد.

یکی از مزایای تبلیغات دیجیتال، قابلیت اندازه‌گیری دقیق عملکرد آن است. با استفاده از ابزارهای تحلیلی، می‌توان به راحتی مشخص کرد که تبلیغ شما به چه تعداد کاربر رسیده است، چقدر کلیک کرده است و در نهایت چقدر فروش ایجاد کرده است.

همچنین، تبلیغات دیجیتال امکان شخصی‌سازی را فراهم می‌کند. شما می‌توانید تبلیغات خود را بر اساس علایق، رفتار و ویژگی‌های دیگر کاربران هدف تنظیم کنید. این امر به شما کمک می‌کند تا پیام خود را به بهترین شکل به مخاطبان مناسب برسانید.

در کنار این مزایا، تبلیغات دیجیتال با چالش‌هایی نیز روبرو است. یکی از این چالش‌ها، افزایش هزینه‌ها به دلیل رقابت شدید است. با توجه به محبوبیت این روش، بسیاری از کسب‌وکارها به سمت تبلیغات دیجیتال گرایش دارند که منجر به افزایش قیمت‌ها شده است.

با وجود این چالش‌ها، تبلیغات دیجیتال همچنان به رشد خود ادامه می‌دهد و به یکی از اصلی‌ترین روش‌های بازاریابی برای کسب‌وکارها تبدیل شده است.

دعوت و تبلیغ در عصر دیجیتال، یکی از مهم‌ترین ابزارهای بازاریابی در عصر حاضر است.



برنامه‌های پخش زنده در روزهای شنبه و یکشنبه - ساعت 12:30 تا 1:00، ساعت 3:30 تا 4:00  
 برنامه‌های پخش زنده در روزهای دوشنبه و سه‌شنبه - ساعت 11:00 تا 11:30، ساعت 3:30 تا 4:00  
 برنامه‌های پخش زنده در روزهای چهارشنبه و پنجشنبه - ساعت 3:30 تا 4:00